



ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

අති විශේෂ

අංක 1993/11 - 2016 තොටුම්බර මස 16 වැනි බදාදා - 2016.11.16

(රජයේ බලයට ප්‍රසිද්ධ කරන ලදී)

I වැනි කොටස: (I) වැනි ජෙතුය - සාමාන්‍ය

රජයේ නිවේදනය

2006 අංක 10 දරන දේශීය ආදායම් පනත

නිවේදනය

දෑවින්ව බදුකරණයෙන් සහන සැලසීම සඳහා ද, ආදායම් මත බදු නොගෙවා පැහැර හැරීම වැළැක්වීම සඳහා ද, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුව සහ සිංගල්පුරු ජනරජයේ ආණ්ඩුව අතර, 2014.04.03 වන දින එළඹි, මෙහි උපලේඛනයේ දක්වා ඇති ගිවිසුම 2015.09.23 දින සම්මත කරගන්නා ලද යෝජනාව මගින් පාර්ලිමේන්තුව විසින් අනුමත කොට ඇති බව 2006 අංක 10 දරන දේශීය ආදායම් පනතේ 97(1) (ආ) වගන්තිය යටතේ මෙයින් නිවේදනය කරනු ලැබේ.

2016 තොටුම්බර මස 04 වැනි දින,
කොළඹ 01,

මූදල් අමාත්‍යාංශයේ දී ය.

ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග,
ලේකම්,
මූදල් අමාත්‍යාංශය.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ ආණ්ඩුව සහ සිංගල්පුරු ජනරජ ආණ්ඩුව අතර ආදායම් මත වූ බදු සම්බන්ධයෙන් දෑවින්ව බදුකරණය වැළැක්වීම සහ බදු නොගෙවා මග හැරීම වැළැක්වීම සඳහා වූ ගිවිසුම
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුව සහ සිංගල්පුරු ජනරජයේ ආණ්ඩුව අතර, ආදායම් මත වූ බදු සම්බන්ධයෙන් දෑවින්ව බදුකරණය වැළැක්වීම සහ බදු නොගෙවා මගහැරීම වැළැක්වීම සඳහා ගිවිසුමක් ඇතිකර ගැනීමේ අනිලාගයෙන්, මත දක්වෙන පරිදි එකග වී ඇත.

I වැනි වගන්තිය

ආචාර්ය වන තැනැත්තන්

ගිවිසුම්කාර රාජ්‍යයන්ගෙන් එකක හෝ දෙකකින් වාසිකයන් වන තැනැත්තන් කෙරෙහි මෙම ගිවිසුම අදාළ විය යුතු ය.

2 වැනි වගන්තිය

ආචාර්ය වන බදු

- එක ගිවිසුම්කාර රාජ්‍යයක් හෝ එහි දේශපාලන උප කොට්ඨාස හෝ ප්‍රාදේශීය බල මණ්ඩල වෙනුවෙන් පනවනු ලබන ආදායම් මත වන බදුවලට, ඒවා අයකරනු ලබන ආකාරය කුමක් වූවද මෙම ගිවිසුම අදාළ විය යුතු ය.
- වංචල හෝ නිශ්චල දේපල අන්සතු කිරීමෙන් ලබන ලාභ මත වන බදු ඇතුළත මුළු ආදායම් මත හෝ එහි කොටසක් මත වන සියලුම බදු, ආදායම් මත වන බදු වශයෙන් සැලකිය යුතු ය.



3. මෙම ගිවිසුම විශේෂයෙන් අදාළ වන්නා වූ දැනට පවත්නා බදු වනුයේ ;

(අ) සිංගල්පුරුව සම්බන්ධයෙන් :

- ආදායම් බද්ද ;

(මෙහි මින් මතු "සිංගල්පුර බද්ද" යනුවෙන් සඳහන් කෙරේ) ;

(ඇ) ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් :

- ආයෝජන මණ්ඩලය සමග ගිවිසුම්වලට එළඹ ඇති ව්‍යවසායන්හි පිරිවැවුම් මත පදනම් වූ බද්ද ඇතුළත්, ආදායම් බද්ද ;

(මෙහි මින්මතු "ශ්‍රී ලංකා බද්ද" යනුවෙන් සඳහන් කෙරේ).

4. දැනට පවත්නා බදුවලට අතිරේකව හෝ ඒවා වෙනුවට මෙම ගිවිසුම අත්සන් කිරීමේ දිනයෙන් අනතුරුව පනවනු ලබන ඒ හා සමාන වූ හෝ බෙහෙවින් සමාන වූ වෙනත් යම් බදුවලට ද මෙම ගිවිසුම අදාළ විය යුතු ය. ගිවිසුම්කාර රාජ්‍යයන් හි නිසි බලධරයන් මුළුන්ගේ බදුකරණ තීති සම්බන්ධයෙන් කරනු ලබ ඇති ප්‍රධාන වෙනසකම් පිළිබඳව එකිනෙකට දැනුම් දිය යුතු ය.

3 වැනි වගන්තිය

පොදු අර්ථ නිරුපණ

1. මෙම ගිවිසුමේ කාර්යයන් සඳහා, පද සම්බන්ධය අනුව වෙනත් අයුරකින් තේරුම් ගත යුතු වුවහොත් මිස :

(අ) "සිංගල්පුරුව" යන පදයන් සිංගල්පුරු ජනරජය අදහස් වන අතර, භාග්‍යීය අර්ථයෙන් ගත් කළ එහි භූමි ප්‍රදේශය, අභ්‍යන්තර ජල ප්‍රදේශ සහ දේශ සීමා මුහුද මෙන් ම මුහුද, මුහුද පත්ල, යටිපස සහ ස්වාධාවික සම්පත්වලට අදාළව සිංගල්පුරුව සිය ස්වේච්ඡරී අයිතිවාසිකම් හෝ අධිකරණ බලය ක්‍රියාත්මක කරන ප්‍රදේශයක් වශයෙන් ජාත්‍යන්තර තීතියට අනුව එහි ජාතික තීතිය යටතේ තියෙමකරන ලද හෝ මත්වට නියම කළ හැකි දේශසීමා මුහුද ව මධ්‍යබන් පිහිටි යම් නාවික ප්‍රදේශයක් ඇතුළත් වේ ;

(ඇ) "ශ්‍රී ලංකාව" යන පදයන් ආණ්ඩුවම ව්‍යවස්ථාවේ අර්ථ නිරුපණය කර ඇති පරිදි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයට අයත් දේශ භූමිය අදහස් වන අතර එට ජාත්‍යන්තර තීතියට හා ස්වාධාවික ව්‍යවස්ථාවලට අනුකූලව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය විසින් සිය ස්වේච්ඡරී අයිතිවාසිකම් සහ අධිකරණ බලය ක්‍රියාත්මක කරනු ලබන හෝ මින් මත්වට ක්‍රියාත්මක කරනු ලැබිය හැකි, එහි භූමි ප්‍රදේශය, අභ්‍යන්තර ජල ප්‍රදේශ සහ දේශ සීමා මුහුද ද රට ඉහළින් පිහිටි ගුවන් අවකාශය මෙන්ම අනනු ආර්ථික කළාපය සහ මහාද්වීපික ත්වරණය ද ඇතුළත් වේ ;

(ඇ) "ගිවිසුම්කාර රාජ්‍යය" සහ "අනෙක් ගිවිසුම්කාර රාජ්‍යය" යන පදවලින් පද සම්බන්ධය අනුව අවශ්‍ය වන පරිදි සිංගල්පුරුව හෝ ශ්‍රී ලංකාව අදහස් කෙරේ ;

(ඇ) "තැනැත්තා" යන පදයට යම් ප්‍රදේශලයක්, සමාගමක් සහ වෙනත් යම් ප්‍රදේශල මණ්ඩලයක් ඇතුළත් වේ ;

(ඉ) "සමාගම" යන පදයන් සංස්ථාපිත මණ්ඩලයක් හෝ බදු කාර්යය සඳහා සංස්ථාපිත මණ්ඩලයක් ලෙස සලකනු ලබන යම් ආස්ථිතියක් අදහස් කෙරේ ;

(ඊ) "එක් ගිවිසුම්කාර රාජ්‍යයක" සහ "අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ ව්‍යවසායක" යන පදවලින් පිළිවෙළින් එක් ගිවිසුම්කාර රාජ්‍යයක වාසිකයෙකු විසින් පවත්වාගෙන යනු ලබන ව්‍යවසායක් සහ අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ වාසිකයෙකු විසින් පවත්වාගෙන යනු ලබන ව්‍යවසායක් අදහස් කෙරේ ;

(උ) "ජාත්‍යන්තර ගමනාගමනය" යන පදයන්, ගිවිසුම්කාර රාජ්‍යයක යම් ව්‍යවසායක් විසින් මෙහෙයුවනු ලබන නැවක් හෝ ගුවන් යානයක් මිනින්, එම නැව හෝ ගුවන් යානය අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ ස්ථානයන් අතර පමණක් ක්‍රියාත්මක කරන අවස්ථාවල දී හැර, කරනු ලබන ඕනෑම ප්‍රවාහනයක් අදහස් කෙරේ ;

(ඌ) "නිසි බලධාරියා" යන පදයන් :

* සිංගල්පුරුව සම්බන්ධයෙන්, මුදල් අභ්‍යන්තරයා හෝ ඔහුගේ බලයලත් නියෝජිතයෙකු ;

* ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්, දේශීය ආදායම් කොමිෂන් ජනරාල්වරයා හෝ ඔහුගේ බලයලත් නියෝජිතයෙකු ;

අදහස් කෙරේ.

(ආ) ගිවිසුම්කාර රාජ්‍යයක් සම්බන්ධයෙන් “ජාතිකයා” යන පදයන් :

- * එම ගිවිසුම්කාර රාජ්‍යයේ ජාතිකත්වය හෝ පුරවැසිභාවය තිම් මිනැම පුද්ගලයෙකු ; සහ
- * එම ගිවිසුම්කාර රාජ්‍යයේ බලපැවැත්වෙන නීති මගින් ස්වත්තිය නෙතික තත්ත්වය ලබන යම් නෙතික තැනැත්තෙකු, ඩූට්ල් ව්‍යාපාරයක් හෝ සංගමයක් ;

අදහස් කෙරේ.

(ඇ) “බද්ද” යන පදයන්, පද සම්බන්ධය අනුව අවශ්‍ය පරිදි, ශ්‍රී ලංකා බද්ද හෝ සිංගප්පූරු බද්ද අදහස් වන නමුත් මෙම ගිවිසුම අදාළ වන්නා වූ බදුවලට අදාළ යම් පැහැර හැරීමක් හෝ අත්හැරීමක් සම්බන්ධයෙන් පනවන ලද යම් දැන්විනයක් හෝ දඩ මුදලක් ඇතුළත් තොට්වේ.

2. ගිවිසුම්කාර රාජ්‍යයක් විසින් යම් අවස්ථාවක දී මෙම ගිවිසුම අදාළ කර ගැනීමේ දී එහි වෙනත් අයුරකින් අර්ථකර්තාය කොට තොටැති කිහිපි හෝ පදයක්, පද සම්බන්ධය අනුව වෙනත් අයුරකින් තේරුම් ගැනීම අවශ්‍යවන්නේ නම් මිස, මෙම ගිවිසුමට අදාළ වන බදු කාර්යයන් සඳහා එම රාජ්‍යයේ නීති යටතේ එම අවස්ථාවේ දරන අර්ථය දාරිය යුතු අතර, එම රාජ්‍යයේ බල පවත්නා බදු නීති යටතේ එම පදය දරන අර්ථය, එම රාජ්‍යයේ අනෙකුත් නීති යටතේ උට ඇති අර්ථය ඉක්මවා අදාළ විය යුතු ය.

4 වැනි වගන්තිය

වාසිකයා

1. මෙම ගිවිසුමෙහි කාර්යයන් සඳහා “ගිවිසුම්කාර රාජ්‍යයක වාසිකයා” යන පදයන් එකී රාජ්‍යයේ නීති යටතේ යම් තැනැත්තෙකුගේ නිත්‍ය වාසය, වාසස්ථානය, නීතිගත වූ ස්ථානය, කළමනාකරණ ස්ථානය හෝ එවැනි සමාන ස්වභාවයක වෙනත් යම් නිර්ණායක හේතුවෙන් එම රාජ්‍යයේ නීති යටතේ එම අවස්ථාවේ දරන අර්ථය දාරිය යුතු අතර, එයට එකී රාජ්‍යය සහ එහි දේශපාලන උපකාටියාසයක්, ප්‍රාදේශීය බලම්වේලයක් හෝ ව්‍යවස්ථාපිත ආයතනයක් ද ඇතුළත් වේ.

2. 1 වන ජේදයේ විධිවිධාන හේතුකොට ගෙන යම් පුද්ගලයෙකු ගිවිසුම්කාර රාජ්‍යයන් දෙකෙහිම වාසිකයු වන කළේ, ඔහු පිළිබඳ තත්ත්වය පහත සඳහන් පරිදි තීරණය කළ යුතු ය :

- (ආ) ඔහුට නිත්‍ය වාසස්ථානයක් තිබෙන ගිවිසුම්කාර රාජ්‍යයේ පමණක් ඔහු වාසිකයු ලෙස සලකනු ලැබිය යුතු අතර, ඔහුට ගිවිසුම්කාර රාජ්‍යයන් දෙකෙහිම නිත්‍ය වාසස්ථානයක් තිබෙන නම් ඔහු සම්ග වඩා සම්පූර්ණ පාද්ගලික හා ආර්ථික සම්බන්ධතා පවතින (මහුගේ ඉතා වැදගත් සබඳතාවල කේන්ද්‍රස්ථානය වන) ගිවිසුම්කාර රාජ්‍යයේ පමණක් ඔහු වාසිකයු ලෙස සලකනු ලැබිය යුතු ය ;
- (ඇ) ඔහුගේ ඉතා වැදගත් සම්බන්ධතාවල කේන්ද්‍රස්ථානය වන ගිවිසුම්කාර රාජ්‍යය නීතාමනය කළ නොහැකි නම් හෝ එක් ගිවිසුම්කාර රාජ්‍යයකවන් ඔහුට නිත්‍ය වාසස්ථානයක් නො තිබෙන නම්, ඔහු නිතර වාසය කරන ස්ථානයක් ඇති රාජ්‍යයේ පමණක් ඔහු වාසිකයු ලෙස සලකනු ලැබිය යුතු ය ;
- (ඈ) ඔහුට ගිවිසුම්කාර රාජ්‍යයන් දෙකෙහිම නිතර වාසය කරන ස්ථානයන් තිබෙන නම් හෝ ඉන් එකකවත් එවැන්නක් නොතිබේ නම්, ඔහු තමා ජාතිකයෙකු වන ගිවිසුම්කාර රාජ්‍යයේ පමණක් වාසිකයෙකු ලෙස සලකනු ලැබිය යුතු ය ;
- (ඉ) වෙනත් යම් අවස්ථාවක දී, අදාළ ප්‍රාන්තය ගිවිසුම්කාර රාජ්‍යයන් හි නිසි බලධාරීන් විසින් අනෙකානා එකගත්වයකින් යුතුව නිරාකරණය කරගනු ලැබිය යුතු ය.

3. 1 වන ජේදයේ විධිවිධාන හේතුකොට ගෙන පුද්ගලයෙකු නොවන යම් තැනැත්තෙකු ගිවිසුම්කාර රාජ්‍යයන් දෙකෙහිම වාසිකයු වන කළේ, එම තැනැත්තා එහි තීරණය කළමනාකරණ ස්ථානය පිහිටා ඇති ගිවිසුම්කාර රාජ්‍යයේ පමණක් වාසිකයෙකු ලෙස සලකනු ලැබිය යුතු ය. තීරණය කළමනාකරණ ස්ථානය පිහිටා රාජ්‍යය තීරණය කළ නොහැකි නම් එවිට මෙම ප්‍රශ්නය, ගිවිසුම්කාර රාජ්‍යයන් හි නිසි බලධාරීන් විසින් අනෙකානා එකගත්වයකින් යුතුව නිරාකරණය කරගනු ලැබිය යුතු ය.

5 වැනි වගන්තිය

ස්ථීර ආයතනය

1. මෙම ගිවිසුම් කාර්යයන් සඳහා “ස්ථීර ආයතනය” යන පදයන් ව්‍යවසායෙහි ව්‍යාපාරික කටයුතු මුළුමනින්ම හෝ ඉන් කොටසක් වශයෙන් කරගෙන යනු ලබන ස්ථීර ව්‍යාපාරික ස්ථානයක් අදහස් කෙරේ.

2. "ස්ථීර ආයතනය" යන පදයට, විශේෂයෙන් :

- (අ) කළමනාකරණ ස්ථානයක් ;
- (ඇ) ගාබාවක් ;
- (ඇ) කාර්යාලයක් ;
- (ඇ) කර්මාන්ත ගාලාවක් ;
- (ඉ) වැඩපොලක් ; සහ
- (ඊ) පතලක්, තෙල් හෝ ගැස් ආකර්ෂණීය ගැල්වලක් හෝ ස්වාධාවික සම්පත් නිස්සාරණය කෙරෙන වෙනත් යම් ස්ථානයක් ;

ඇතුළත් වේ.

3. "ස්ථීර ආයතනය" යන පදයට ඉහත අයුරින්ම :

- (අ) රට සම්බන්ධිත අධික්ෂණ කටයුතු ද ඇතුළත්, ගොඩනැගිලි වැඩපිළිමක්, ඉදිකිරීමක්, එකලස් කිරීමේ හෝ සවි කිරීමේ ව්‍යාපෘතියක්, ස්වාධාවික සම්පත් ගෙවීමෙන් කිරීම, සංවර්ධනය කිරීම සඳහා භාවිත කරනු ලබන විදුම් වේදිකාවක් හෝ නැවත් නමුත් එම වැඩපිළිම, ව්‍යාපෘතිය හෝ සම්බන්ධිත කටයුතු යම් දොළඹාස් මසක කාලපරිවේශේදයක් තුළ දින 183 කත වඩා වැඩි කාලයක් පවති නම් පමණක් ;
- (ඇ) ව්‍යවසායක් විසින් එකී කාර්යය සඳහා එහි සේවකයන් හෝ වෙනත් සේවක පිරිස් යොදවා උපදේශාත්මක සේවාවන්ද අතුළත සේවාවන් සැපයීම, එහෙත් එබදු ස්වාධාවයේ කටයුතු (සමාන හෝ සම්බන්ධිත ව්‍යාපෘති සඳහා) ගිවිසුම්කාර රාජ්‍ය තුළ කිසියම් දොළඹාස් මසක කාලපරිවේශේදයක් තුළ එකතුව දින 183 ක් ඉක්මවන කාලපරිවේශේදයක් හෝ කාලපරිවේශේදයන් සඳහා පවත්වාගෙන යන්නේ නම් පමණක් ;

ඇතුළත් වේ.

4. මෙම වගන්තියේ පූර්ව විධිවිධානයන්හි කුමත් සඳහන් වුවද, "ස්ථීර ආයතනය" යන පදයට :

- (අ) ව්‍යවසායට අයත් භාණ්ඩ හෝ වෙළඳ දුව්‍ය, ගබඩා කිරීමේ, පුදරුගනය කිරීමේ හෝ බෙදාහැරීමේ කාර්යය සඳහා පමණක් පහසුකම් පාවතිවී කිරීම ;
- (ඇ) ව්‍යවසායට අයත් භාණ්ඩ හෝ වෙළඳ දුව්‍ය ගබඩා කිරීමේ, පුදරුගනය කිරීමේ හෝ බෙදාහැරීමේ කාර්යය සඳහා පමණක් තොග පවත්වාගෙන යාම ;
- (ඇ) ව්‍යවසායට අයති භාණ්ඩ හෝ වෙළඳ දුව්‍ය වෙනත් ව්‍යවසායක් විසින් සකස් කිරීමේ කාර්යය සඳහා පමණක් තොග පවත්වාගෙන යාම ;
- (ඇ) ව්‍යවසාය සඳහා භාණ්ඩ හෝ වෙළඳ දුව්‍ය මිලට ගැනීමේ හෝ නොරතුරු රස්සිකිරීමේ කාර්යය සඳහා පමණක් ස්ථීර ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන යාම ;
- (ඉ) ව්‍යවසාය වෙනුවෙන් තුදෙක් පාරමිතක හෝ සහායක ස්වරුපයක් ගන්නා වෙනත් යම් කටයුත්තක් කරගෙන යනු ලැබේමේ කාර්යය සඳහා පමණක් ස්ථීර ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන යාම ;
- (ඊ) උපමේද (අ) සිට (ඉ) දක්වා සඳහන් කරන ලද කාර්යයන්ගේ මිනැම එකතුවක්, එහි සමස්ථ ප්‍රතිඵලය ප්‍රාමිතක හෝ සහායක ස්වරුපයක් ගන්නේ නම් ඒ සඳහා පමණක් ස්ථීර ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන යාම ;

ඇතුළත් නොවන සේ සැලකිය යුතු ය.

5. 7 වන තේශේද අදාළ වන ස්වාධීන තත්ත්වයේ නියෝජිතයකු වන තැනැත්තෙකු හැර යම් තැනැත්තෙකු එක් ගිවිසුම්කාර රාජ්‍යයකදී අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ ව්‍යවසායක් වෙනුවෙන් ක්‍රියා කරන අවස්ථාවක දී, සිය ව්‍යාපාරික කටයුතු ස්ථීර ව්‍යාපාරික ස්ථානයක් මගින් ක්‍රියාත්මක කළේ වුවද, එය ස්ථීර ආයතනයක් බවට පත් නොකරනු ලබන 4 වන තේශේදයේ සඳහන් කටයුතුවලට සීමා වන්නේ නම් මිස, ව්‍යවසාය වෙනුවෙන් ගිවිසුම්වලට එළැඳීමේ බලයක් ඇත්තාවූ ද, එම ගිවිසුම්කාර රාජ්‍යයේ දී එම බලය සිරිතක් වශයෙන් ක්‍රියාත්මක කරන්නා වූ ද තැනැත්තෙකු වන්නේ නම් 1 වැනි සහ 2 වැනි තේශේදවල විධිවිධානයන්හි කුමක් සඳහන් වුව ද, එම තැනැත්තා ව්‍යවසාය වෙනුවෙන් සිදු කරනු ලබන යම් කටයුතු සම්බන්ධයෙන් එම ව්‍යවසායට එකී කටයුතු සිදුකරනු ලබන ගිවිසුම්කාර රාජ්‍යයෙහි ස්ථීර ආයතනයක් ඇති ලෙස සලකනු ලැබේය යුතු ය.

6. ගිවිසුම්කාර රාජ්‍යයක රක්ෂණ ව්‍යවසායක්, 7 වන තේශේද අදාළ වන ස්වාධීන තත්ත්වයේ නියෝජිතයකු වන්නා වූ තැනැත්තෙකු නොවන වෙනත් තැනැත්තෙකු මගින් අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ භුම් ප්‍රදේශය තුළ වාරික එකතු කිරීම සිදු කරන්නේ

නම් හෝ එම තුම් ප්‍රධෘශය තුළ පවතින යම් අවදානම් රක්ෂණය කරනු ලබන්නේ නම්, මෙම වගන්තියේ පූර්ව විධිවිධානයන්හි කුමක් සඳහන් ව්‍යවද, ප්‍රතිරෝධන සම්බන්ධයෙන් හැර, එයට අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ ස්ථීර ආයතනයක් තිබේ යයි සලකනු ලැබේය යුතු ය.

7. ස්වකිය සාමාන්‍ය ක්‍රියාපිළාවිය අනුව ක්‍රියා කරන තැයැවිකරුවකු, සාමාන්‍ය කොමිස් නියෝජිතයෙකු හෝ ස්වධීන තත්ත්වයක් දරන වෙනත් යම් නියෝජිතයෙකු මගින් යම් ගිවිසුම්කාර රාජ්‍යයක ව්‍යවසායක් අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ ව්‍යාපාරික කටයුතු කරගෙන යන හේතුව නිසාවෙන්ම එයට එකී අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ ස්ථීර ආයතනයක් තිබේ යයි නොසැලකිය යුතු ය. කෙසේ ව්‍යවද, එවැනි නියෝජිතයෙකුගේ කටයුතු එම ව්‍යවසාය වෙනුවෙන් සම්පූර්ණයෙන් ම හෝ ප්‍රධාන වශයෙන් කැපකාට ඇති විවෙක, සහ එම ව්‍යවසාය සහ නියෝජිතයා අතර, ස්වාධීන ව්‍යවසායන් අතර ඇති කර ගතහැකිව තිබූ ආකාරයකට වඩා වෙනස් ආකාරයකට වාණිජ සහ මුදල සබඳතාවයන්හි කෙනෙක්දසී ඇතිකර හෝ පතනා ඇති විවෙක, මෙම ජේදයේ අර්ථානුකූලව මහු නිදහස් තත්ත්වයක් දරන නියෝජිතයෙකු ලෙස සලකනු නොලැබේය යුතු ය.

8. ගිවිසුම්කාර රාජ්‍යයක වාසික සමාගමක් අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ වාසික වන සමාගමක් පාලනය කිරීම හෝ එවැනි සමාගමක් විසින් පාලනය කරනු ලැබීම හෝ (ස්ථීර ආයතනයක් මගින් හෝ වෙනත් යම් ආකාරයකට) අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ ව්‍යාපාරයන් කරගෙන යාම යන කරුණු හේතුවෙන්ම, එක් සමාගමක් අනෙකුත් ස්ථීර ආයතනයක් නොවිය යුතු ය.

6 වැනි වගන්තිය

නිශ්චල දේපලවලින් ලැබෙන ආදායම

1. ගිවිසුම්කාර රාජ්‍යයක වාසිකයෙකු විසින් අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ පිහිටි (කාමිකර්මයෙන් හෝ වන වගාවෙන් ලබන ආදායම ද ඇතුළුව) නිශ්චල දේපලවලින් ලබන ආදායම එම අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයෙහි ව්‍යාපාරයන් ලැබීම හෝ (ස්ථීර ආයතනයක් මගින් හෝ වෙනත් යම් ආකාරයකට) අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ ව්‍යාපාරයන් කරගෙන යාම යන කරුණු හේතුවෙන්ම, එක් සමාගමක් අනෙකුත් ස්ථීර ආයතනයක් නොවිය යුතු ය.

2. "නිශ්චල දේපල" යන පායිය, ප්‍රශ්නයට තුළ දී ඇති දේපල පිහිටි ගිවිසුම්කාර රාජ්‍යයේ නිතිය යටතේ එම පායිය දරන අර්ථයම දුරිය යුතු ය. කුමන අවස්ථාවක දී ව්‍යවද මෙම පායියට, නිශ්චල දේපලවලට අනුබද්ධ වන දේපල, පැහැදිලි සම්පත් සහ කාමිකර්මයෙහි දී සහ වන වගාවේ දී භාවිත කරන උපකරණ ඉඩකඩුම් දේපල සම්බන්ධ සාමාන්‍ය නිතියේ විධිවිධාන අදාළ වන අයිතිවාසිකම්, නිශ්චල දේපලවල භුක්තිය සහ බණ්ඩ නියි, ප්‍රහාවයන් සහ වෙනත් එබුදු ස්වාධාවික සම්පත් අභ්‍යුත් කටයුතුවල නිරතවීම හෝ නිරතවීමේ අයිතිවාසිකම් සඳහා ප්‍රතිඵලි වශයෙන් විව්‍යාල හෝ ස්ථීර ගෙවීම් ලැබීමේ අයිතිවාසිකම් යන මේවා ඇතුළත් විය යුතු අතර, නැවී බෙව්වූ සහ ගුවන් යානා නිශ්චල දේපල ලෙස නොසැලකිය යුතු ය.

3. 1 වැනි ජේදයේ සඳහන් විධිවිධාන නිශ්චල දේපල කෙකින්ම ප්‍රයෝග්‍ය වශයෙන් ගැනීමෙන්, කුලියට දීමෙන් හෝ වෙනත් යම් ආකාරයකින් ලබන ආදායමට ද අදාළ විය යුතු ය.

4. 1 වැනි සහ 3 වැනි ජේදවල සඳහන් විධිවිධාන ව්‍යවසායක නිශ්චල දේපලවලින් ලබන ආදායමට මෙන්ම ස්වාධීන පෙෂ්‍යාලික සේවා පවත්වාගෙන යාම සඳහා පාවිච්චියට ගනු ලබන නිශ්චල දේපලවලින් ලබන ආදායමට ද අදාළ විය යුතු ය.

7 වැනි වගන්තිය

ව්‍යාපාර ලාභ

1. ගිවිසුම්කාර රාජ්‍යයක ව්‍යවසායක් අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයෙහි පිහිටි ස්ථීර ආයතනයක් මගින් එකී අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයෙහි ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යන්නේ නම් මිස්, එම ව්‍යවසායයෙහි ලාභ බද්දට යටත් කළහැකි වන්නේ එකී ගිවිසුම්කාර රාජ්‍යයෙහි දී ප්‍රමණකි. ව්‍යවසාය ඉහත කි පරිදි ව්‍යාපාරික කටයුතු පවත්වා ගෙන යන්නේ නම් එහි ලාභ අනෙක් රාජ්‍යයෙහි දී බද්දට යටත් කළහැකි නමුත්, එසේ බද්දට යටත් කළ හැකිකේ එම ස්ථීර ආයතනයට ආරෝපනය කළ හැකි ප්‍රමාණයට පමණකි.

2. 3 වන ජේදයේ විධිවිධානවලට යටත්ව, එක් ගිවිසුම්කාර රාජ්‍යයක ව්‍යවසායක් අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයෙහි ස්ථීර ආයතනයක් මගින් එකී අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයෙහි ස්වකිය ව්‍යාපාර පවත්වාගෙන යන අවස්ථාවක දී එම ස්ථීර ආයතනය, එය ස්ථීර ආයතනයක් වන්නේ කවර ව්‍යවසායක ද එම ව්‍යවසාය සම්ග එම තත්ත්වයන් හෝ සමාන තත්ත්වයන් යටත් එම කටයුතුවලට හෝ ඒ හා සමාන කටයුතුවල සම්පූර්ණයෙන්ම, ස්වාධීනව නිරත වන වෙනස් හා වෙන් වූ ව්‍යවසායක් වූයේ නම් රට ලැබෙනයි අපේක්ෂා කළහැකි ලාභ, එම ස්ථීර ආයතනයට ලැබුණු ලෙස එක් එක් ගිවිසුම්කාර රාජ්‍යයේ දී සලකනු ලැබේය යුතු ය.

3. ස්ථීර ආයතනයක ලාභ නිර්ණය කිරීමේ දී, විධායක සහ පොදු පරීපාලන වියදම් ද ඇතුළුව එම ස්ථීර ආයතනයේ ව්‍යාපාරික කාර්යයන් සඳහා දරන ලද වියදම් එම ස්ථීර ආයතනය පිහිටි රාජ්‍යයෙහි හෝ වෙනත් ස්ථානයක දී හෝ දරනු ලැබුමේ වූව ද,

එ්වා සාධාරණ ලෙස ස්ථීර ආයතනයට වෙන් කරනු ලැබිතාක්දුරට, එම ස්ථීර ආයතනය ස්වාධීන ව්‍යවසායක් නම් අඩු කරනු ලැබිය ලැබි සියලු වියදුම් අඩු කිරීම් ලෙස ඉඩිය යුතු ය.

4. ස්ථීර ආයතනයක් විසින් ව්‍යවසාය සඳහා භාණ්ඩ හෝ වෙළඳ දුව්‍ය මිලයට ගැනීම පමණක්ම හේතුකාටගෙන එම ස්ථීර ආයතනයට යම් ලාභයක් ආරෝපණය නොකළ යුතු ය.

5. ව්‍යාපාරයේ මුළු ලාභය, එහි විවිධ කොටස්වලට විහැරුණය කිරීමේ ක්‍රමය පදනම් කොටගෙන ස්ථීර ආයතනයකට ආරෝපණය කළයුතු ලාභ නිර්ණය කිරීම ගිවිසුම්කාර රාජ්‍යයක සිරිතක්ව පවතිනතාක් කළ මෙම වගන්තියෙහි 2 ජේදයෙහි ඇති කිසිවකින් එම ගිවිසුම්කාර රාජ්‍යය එසේ සිරිතක් ලෙස කළහැකි විහැරුණය මගින් බඳු අයකළ නැති ලාභ නිර්ණය කිරීමෙන් නොවැළැක්වූ යුතුය. තෙසේ ව්‍යවදු අනුගමනය කරන විහැරුණය කිරීමේ ක්‍රමය මෙම වගන්තියේ ඇතුළත මූලධර්මයන්ට අනුකූල වන ප්‍රතිචලය ඇති කරන්නක් විය යුතු ය.

6. ඉහත කි ජේදයන්හි කාර්යයන් සඳහා, එසේ නොකිරීමට සුදුසු හා ප්‍රමාණවත් හේතු ඇත්තේ නම් මිස, වර්ෂයෙන් වර්ෂයට එකම ක්‍රමය මගින් ස්ථීර ආයතනයකට ආරෝපණය කළයුතු ලාභය නිර්ණය කළ යුතු ය.

7. මෙම ගිවිසුමෙහි වෙනත් වගන්තිවල වෙනම සඳහන් කරනු ලැබ ඇති ආදායම් අයිතම ලාභවලට ඇතුළත් වන අවස්ථාවක දී, එකි වගන්තිවල විධිවිධාන සම්බන්ධයෙන් මෙම වගන්තියේ විධිවිධාන බල නොපැ යුතු ය.

8 වැනි වගන්තිය

නාවික සහ ගුවන් ප්‍රවාහනය

1. එක් ගිවිසුම්කාර රාජ්‍යයකදී අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ ව්‍යවසායක් විසින් ජාත්‍යන්තර ගමනාගමනයෙහි ලා නැවුමෙහෙයුම් කිරීමෙන් උපයනු ලබන ලාභවලින් පළමුවෙන් සඳහන් කරන ලද රාජ්‍යයේ දී බඳු අය කළහැකි නමුත්, එසේ අයකරනු ලබන බද්ද එයින් සියයට 50 කට සමාන ප්‍රමාණයකින් අඩු කළ යුතු ය.

2. එක් ගිවිසුම්කාර රාජ්‍යයකදී අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ ව්‍යවසායක් විසින් ජාත්‍යන්තර ගමනාගමනයෙහි ලා ගුවන් යානා මෙහෙයුම් කිරීමෙන් උපයනු ලබන ලාභ වලින් බඳු අය කළ නැක්කේ එකි අනෙක් රාජ්‍යයේ දී පමණි.

3. සංවිතයකට, බද්ධ ව්‍යාපාරයකට හෝ ජාත්‍යන්තර මෙහෙයුම් නියෝජිතායතනයකට සහභාගි වීමෙන් ලැබන ලාභවලට දී 1 වන හා 2 වන ජේදවල විධිවිධාන අදාළ විය යුතු ය.

4. මෙම වගන්තියේ කාර්යයන් සඳහා, ජාත්‍යන්තර ගමනාගමනයෙහි ලා නැවු හෝ ගුවන් යානා මෙහෙයුම් කිරීමෙන් උපයන ලාභ යන්නට,

(අ) නැවු හෝ ගුවන් යානා "bare boat" පදනම මත කුලියට ගැනීමෙන් උපයනු ලබන ලාභ ; සහ

(ආ) භාණ්ඩ හෝ වෙළඳ දුව්‍ය ප්‍රවාහනය සඳහා භාවිතා කරන බහාලුම් (බහාලුම් ප්‍රවාහනය සඳහා වන වෛලර් සහ ආශ්‍රිත උපකරණ ඇතුළත්ව) භාවිතය, නඩත්තුව හෝ කුලියට දීම මගින් උපයනු ලබන ලාභ ;

අවස්ථාවේවිත පරිදි එකි කුලියට ගැනීම හෝ එකි භාවිතය, නඩත්තුව හෝ කුලියට ගැනීම ජාත්‍යන්තර ගමනාගමනයෙහි ලා නැවු හෝ ගුවන් යානා මෙහෙයුම් කිරීමට ආනුෂ්‍යික වේ නම්, ඇතුළත් විය යුතු ය.

9 වැනි වගන්තිය

ආප්‍රිත ව්‍යවසායයන්

1. (අ) ගිවිසුම්කාර රාජ්‍යයක ව්‍යවසායක් අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ ව්‍යවසායක කළමණාකරණය, පාලනය හෝ ප්‍රාග්ධනය සම්බන්ධයෙන් සංඝ්‍රව හෝ වතු ලෙස සහභාගි වන හෝ

(ආ) එකම තැනැත්තන් ගිවිසුම්කාර රාජ්‍යයක ව්‍යවසායක සහ අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ ව්‍යවසායක කළමණාකරණයට, පාලනයට හෝ ප්‍රාග්ධනයට සංඝ්‍රව හෝ වතු ලෙස සහභාගි වන අවස්ථාවක,

සහ ඒ අවස්ථා දෙකින් කවර අවස්ථාවකදී වුවද, ස්වාධීන ව්‍යවසායයන් අතර පවත්නා වාණිජය හා මූල්‍ය සම්බන්ධතා පිළිබඳ කොන්දේසිවලට වෙනස් කොන්දේසි ඒ ව්‍යවසායන් දෙක අතර පිළිමෙල කර හෝ පනවා ඇති කළේ, ඒ කොන්දේසි නොතිබුණි නම්, ඒ ව්‍යවසායන්ගේ එකකට උපවිත විය හැකි වූ නමුත්, ඒ කොන්දේසි තීසා එසේ උපවිත නොවූ කවර ලාභ වුවද, ඒ ව්‍යවසායේ ලාභවලට ඇතුළත් කර, ඒ අනුව ලාභ මත බදු අය කළහැකි ය.

2. එක් ගිවිසුම්කාර රාජ්‍යයක් එහි ව්‍යවසායක ලාභයෙහි ඇතුළත් කරනු ලබන සහ ඒ අනුව බදු අය කරනු ලබන අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ ව්‍යවසායක එකින් රාජ්‍යයේ බද්දට යටත් කරනු ලැබේ ඇති ලාභය, ව්‍යවසායන් දෙක අතර ඇති කරගත් කෙන්දේසි ස්වාධීන ව්‍යවසායන් අතර ඇති කරගත හැකිව තිබූ කොන්දේසිම වූ විටක, පළමුව සඳහන් කළ රාජ්‍යයේ ව්‍යවසායට උපවිත විය යුතු වූ විට, ඒ අනුව අනෙක් රාජ්‍යයේ පනවනු ලැබූ බදු ප්‍රමාණයට යෝගා ගැලපුමක්, එම අනෙක් රාජ්‍යය විසින් කළ යුතු ය. එවැනි ගැලපුමක් තීරණය කිරීමේදී, මෙම ගිවිසුම් අනෙක් විධිවිධාන තකරෙහි ද තීසි අවධානය යොමු කළයුතු අතර, අවශ්‍යවන්ගේ නම්, ගිවිසුම්කාර රාජ්‍යයන්ගේ තීසි බලධාරීන් එකිනෙකා විමසිය යුතු වන්නේ ය.

3. අධිකරණමය ක්‍රියාමාර්ගයන්හි අවසාන තීරණයක ප්‍රතිච්‍රියා වී ඇත්තේ, 1 වැනි ජේදය යටතේ ලාභ ගැලපීමක් පැනනැගීමට හේතුකාරක වූ ක්‍රියාමාර්ග මගින් අදාළ ව්‍යවසායන්ගේ එකක් වංචාවක් සම්බන්ධයෙන් දැන්වනයකට යටත් වීම නම්, 2 වැනි ජේදයේ විධිවිධාන අදාළ නොවිය යුතු ය.

10 වැනි වගන්තිය

ලාභාංගය

1. ගිවිසුම්කාර රාජ්‍යයක වාසික වන සමාගමක් විසින් අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ වාසිකයෙකුට වෙවනු ලබන ලාභාංග එකින් අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ දී බද්දට යටත් කළ හැකි ය.

2. කෙසේ වුවද, ලාභාංග ගෙවන සමාගම වාසිකයෙකු වන ගිවිසුම්කාර රාජ්‍යයෙහි දී ද එම රාජ්‍යයේ තීතිවලට අනුකූලව එවැනි ලාභාංගවලින් බදු අය කළ හැකි නමුත්, ලාභාංගවල අර්ථලාභී නිමිකරු අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ වාසිකයෙකු වන්නේ නම්, එසේ අය කරන බද්ද ;

(අ) අර්ථලාභී නිමිකරු ලාභාංග ගෙවනු ලබන සමාගමෙහි ප්‍රාග්ධනයෙන් අඩු වශයෙන් සියයට 25 ක් සඳහා නිමිකම් සහිත සමාගමක් නම්, දළ ලාභාංග ප්‍රමාණයෙන් සියයට 7.5 කට ද ;

(ආ) අන් සියලුම අවස්ථාවල දී දළ ලාභාංග ප්‍රමාණයෙන් සියයට 10 කට ද,

වැඩි නොවිය යුතු ය.

ලාභාංග ගෙවනු ලබන්නේ සමාගමේ කුමන ලාභවලින් ද එම ලාභ සම්බන්ධයෙන්, සමාගමෙන් බදු අය කිරීම කෙරෙහි මෙම ජේදයේ විධිවිධාන බල නොපැ යුතු ය.

3. මෙම වගන්තියෙහි යොදා ගනු ලැබේ ඇති පරිදි “ලාභාංග” යන පදයෙන් කොටස්, “Jouissance” කොටස් හෝ අයිතිවාසිකම්, පතල් කොටස්, ප්‍රාරම්භක කොටස් හෝ වෙනත් අයිතිවාසිකම් වලින් ලබන ආදායම වන්නා වූ ද නාය හිමිකම්වලින් මෙනම්, ලාභයට සහභාගිවීම මගින් ලබන ආදායම තෙවන්නා වූ ද, බෙදාහැරීම කරනු ලබන සමාගම වාසික වන ගිවිසුම්කාර රාජ්‍යයේ තීති මගින් කොටස් වලින් ලබන ආදායම බදුකරණයට හාජනය කරනු ලබන ආකාරයටම බදුකරණයට හාජනය වන්නා වූ වෙනත් සංස්ථාමය අයිතිවාසිකම් වලින් ලබන ආදායම ද අදහස් කෙරේ.

4. ගිවිසුම්කාර රාජ්‍යයක වාසිකයෙකු වන්නා වූ, ලාභාංගවල අර්ථලාභී නිමිකරු ලාභාංග ගෙවන සමාගම වාසික වන අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ දී එහි පිහිටි ස්ථීර ආයතනයක් මගින් ව්‍යාපාර කටයුතු කරගෙන යන්නේ නම් හෝ එහි පිහිටි ස්ථාවර පදනමක් මගින් එම අනෙක් රාජ්‍යයේ දී ස්වාධීන පුද්ගල සේවා ඉටු කරන්නේ නම් සහ ලාභාංග ගෙවනු ලබන කොටස් දරන සමාගම එම ස්ථීර ආයතනය හෝ ස්ථාවර පදනමක සමඟ එලදායී ලෙස සම්බන්ධව පවතී නම් 1 වැනි හා 2 වැනි ජේදවල විධිවිධාන අදාළ නොවිය යුතු ය. එවැනි අවස්ථාවන්හි දී අවස්ථාවේවිත පරිදි 7 වැනි වගන්තියේ හෝ 14 වැනි වගන්තියේ විධිවිධාන අදාළ විය යුතු ය.

5. ගිවිසුම්කාර රාජ්‍යයක වාසික වන සමාගමක් අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයෙන් ලාභ හෝ ආදායම් උපයන අවස්ථාවකදී එම සමාගම විසින් ගෙවනු ලබන ලාභාංග එම අනෙක් රාජ්‍යයේ වාසිකයෙකුට ගෙවනතාක්දුරට හෝ බාරකය එම අනෙක් රාජ්‍යයේ පිහිටි ස්ථීර ආයතනයකට හෝ ස්ථාවර පදනමකට එලදායී ලෙස සම්බන්ධව වී ඇතිතාක්දුරට හැර, සමාගම විසින් ගෙවනු ලබන ලාභාංග සම්බන්ධයෙන් බදු කිසිවක් එම අනෙක් ගිවිසුම්කාර රාජ්‍යය විසින් නොපනවා සිටිය හැකිවාක් මෙන්ම, ගෙවන ලද ලාභාංග හෝ නොබදු ලාභ එම අනෙක් රාජ්‍යයෙන් පැන නැතින ලාභ හෝ ආදායම් වලින් මුළුමත්නම හෝ කොටස් වියෙන් සමන්විත වන්නේ වූව ද, සමාගමේ නොබදු ලාභ, සමාගමේ නොබදු ලාභ මත වන බද්දකට හාජනය නොකර සිටිය හැකි ය.

11 වැනි වගන්තිය

පොලිය

1. ගිවිසුම්කාර රාජ්‍යයක දී උද්‍යත වන පොලිය අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ වාසිකයෙකුට ගෙවනු ලබන විටක දී එම පොලිය එක් අනෙක් රාජ්‍යයේ දී බද්දට යටත් කළ හැකි ය.

2. කෙසේ වූව ද, එම පොලිය එය උද්‍යත වන ගිවිසුම්කාර රාජ්‍යයේ දී ද, එම රාජ්‍යයේ නීතිය අනුව බද්දට යටත් කළ හැකි නමුත්, පොලියේ අර්ථලාභී හිමිකරු අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ වාසිකයෙකු වේ නම්, එසේ අයකරනු ලබන බද්ද දළ පොලි ප්‍රමාණයෙන් සියයට 10 ක් නොඹක්ම විය යුතු ය.

3. 2 වන ජේදයේ විධිවිධානයන්හි කුමක් සඳහන් වූව ද,

(අ) ගිවිසුම්කාර රාජ්‍යයක දී උද්‍යතවන අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ ආණ්ඩුවට ගෙවනු ලබන පොලිය පළමුව සඳහන් කරන ලද ගිවිසුම්කාර රාජ්‍යයේ බද්දෙන් තිදිහස් කළ යුතු ය ; සහ

(ඇ) ගිවිසුම්කාර රාජ්‍යයක බැංකු හෝ මූල්‍ය ආයතනයක් විසින් අර්ථලාභී හිමිකරු වශයෙන් ලබන පොලිය අනෙක් රාජ්‍යයේ දී බද්දෙන් තිදිහස් කළ යුතු ය.

4. මෙම වගන්තියේ යෙදී තිබෙන “පොලිය” යන පදයෙන්, උකසක් මගින් ඇප තබා ඇති හෝ නැති, සහ ගෙයගැනීයාගේ ලාභවලට සහභාගිවීමේ අයිතිවාසිකම් සහිත හෝ රහිත, සියලු වර්ගයන්හි ගෙය හිමිකම් වලින් ලැබෙන ආදායම සහ විශේෂයෙන් රජයේ සූරුකුම්පත් සහ බැඳුම්කර හෝ සාම් පත්‍රවලින් ලැබෙන ආදායම, එවැනි සූරුකුම්පත්වලට, බැඳුම්කරවලට හෝ සාම් පත්‍රවලට බැඳී ඇති අධි මිල සහ තහාග ඇශ්‍රුත් ආදායම අදහස් වේ. මෙම වගන්තියේ කාර්යයන් සඳහා ප්‍රමාද ගෙවීම් වෙනුවෙන් අය කරන ද්‍රීඩින ගාස්තු පොලිය ලෙස සලකනු නොලැබිය යුතු ය.

5. එක් ගිවිසුම්කාර රාජ්‍යයක වාසිකයෙකු වන්නා වූ පොලී ආදායමෙහි අර්ථලාභී හිමිකරු, පොලිය උද්‍යත වන අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයෙහි පිහිටි ස්ථිර ආයතනයක් මගින් ව්‍යාපාරික කටයුතු පවත්වා ගෙන යන්නේ නම් හෝ එක් අනෙක් රාජ්‍යයෙහි පිහිටා ඇති ස්ථාවර පදනමක් මගින් ස්වාධීන පොදුගැනීමක සේවා ඉටු කරනු ලබන්නේ නම් සහ පොලිය ගෙවනු ලබන ගෙය හිමිකම, එක් ස්ථිර ආයතනය සමග හෝ ස්ථාවර පදනම සමග හෝ ශ්‍රී යාකාරී ලෙස සම්බන්ධ වී ඇත්තැම්, 1 වන සහ 2 වන ජේදයන්හි විධිවිධාන අදාළ නොවිය යුතු ය. එවැනි විටක දී අවස්ථාවේ පරිදි මෙම ගිවිසුම්කාර 7 වගන්තියේ හෝ 14 වගන්තියේ විධිවිධාන අදාළ විය යුතු ය.

6. පොලිය ගෙවන්නා ගිවිසුම්කාර රාජ්‍යයක වාසිකයෙකු වන කළේහි පොලිය එම රාජ්‍යයේ දී උද්‍යත වන ලෙස සැලකිය යුතු ය. කෙසේ වෙතත්, එම පොලිය ගෙවන්නා වූ තැනැත්තා ගිවිසුම්කාර රාජ්‍යයක වාසිකයෙකු වූව ද, නොවූව ද, මුහුට පොලිය ගෙවීමට උපවිත වූ ගෙයගැනීහාවය හා සම්බන්ධ වූ ස්ථිර ආයතනයක් හෝ ස්ථාවර පදනමක් ගිවිසුම්කාර රාජ්‍යයක තිබෙන අවස්ථාවක දී සහ එම පොලිය දරනු ලබන්නේ එම ස්ථිර ආයතනය හෝ ස්ථාවර පදනම විසින් නම්, එවැටුව ස්ථිර ආයතනය හෝ ස්ථාවර පදනම තිබෙන රාජ්‍යයේ දී එම ආදායම උද්‍යත වන ලෙස සැලකිය යුතු ය.

7. ගෙවන්නා සහ අර්ථලාභී හිමිකරු අතර හෝ මවුන් දෙදෙනා සහ වෙනත් යම් තැනැත්තෙකු අතර විශේෂ සම්බන්ධතාවයක් පැවතිම හේතුවෙන් ගෙවනු ලබන පොලී ප්‍රමාණය, එවැනි සම්බන්ධයක් නොමැති අවස්ථාවක දී ගෙවන්නා සහ අර්ථලාභී හිමිකම් ඇති තැනැත්තා විසින් එකග වියහැකි ව තිබුණු ප්‍රමාණය ඉක්මවන්නේ නම්, මෙම වගන්තියේ විධිවිධාන බල පැවත්තිය යුත්තේ අවසානයේ සඳහන් කළ ප්‍රමාණයට පමණි. එවැනි අවස්ථාවක ගෙවීමට අතිරික්ත කොටස, මෙම ගිවිසුම්කාර අනෙක් විධිවිධාන සූදුසු පරිදි සැලකිල්ලට ගනිමින් ඒ ඒ ගිවිසුම්කාර රාජ්‍යයේ නීතියට අනුව තවදුරටත් බදුවලට යටත් කළ යුතු ය.

12 වැනි වගන්තිය

රාජ්‍යභාග

1. ගිවිසුම්කාර රාජ්‍යයක උද්‍යතවන සහ අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ වාසිකයෙකු වෙත ගෙවන රාජ්‍යභාග ඒ අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ දී බද්දට යටත් කළ හැකි ය.

2. කෙසේ වූව ද, එම රාජ්‍යභාග එවා උද්‍යත වන ගිවිසුම්කාර රාජ්‍යයේදී ද, එම ගිවිසුම්කාර රාජ්‍යයේ නීතියට අනුව බද්දට යටත් කළ හැකි වේ. එහෙත් රාජ්‍යභාගවල අර්ථලාභී හිමිකරු අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ වාසිකයෙකු වන්නේ නම්, එසේ අය කෙරෙන බද්ද එම රාජ්‍යභාගවල දළ ප්‍රමාණයෙන් සියයට 10 නො ඉක්මවීය යුතු ය.

3. මෙම වගන්තියේ යොද ඇති පරිදි "රාජ්‍යභාග" යන පදයෙන් සිනමා රුපක විතුපට හෝ ගුවන් විදුලි හෝ රුපවාහිනි විකාශනය සඳහා යොද ගන්නා පටල, හඩපරි ඇතුළු කිසියම් සහිතමය, කළාත්මක හෝ විද්‍යාත්මක කාණියක ප්‍රකාශන අධිකියක්, කිසියම් පේටන්ට් බලපුත්‍රයක්, වෛලද ලැකුණක්, මෝඩේතරයක් හෝ ආදුරුකායක්, පිළුරුක්, රහස්‍ය වට්ටෝරුවක් හෝ ක්‍රියාවලියක් හාවිතා කිරීම සඳහා හෝ හාවිතා කිරීමේ අධිකිය ලබාගැනීම සඳහා වූ ද හෝ කාර්මික, වාණිජමය හෝ විද්‍යාත්මක උපකරණ හාවිතා කිරීමට හෝ හාවිතා කිරීමේ අධිකිය සඳහා වූ ද, හෝ විද්‍යාත්මක, වාණිජමය හෝ කාර්මික අත්දුකීමක් පිළිබඳ තොරතුරු සඳහා වූ ප්‍රතිශ්‍යාවක් වශයෙන් ලැබුණු විනැම වර්ගයක ගෙවීමක් අදහස් කෙරේ.

4. එක් ගිවිසුම්කාර රාජ්‍යයක වාසිකයෙකු වන්නා වූ රාජ්‍යභාගවල අර්ථලාහි හිමිකරු එම රාජ්‍යභාග උද්‍යත වන අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ දී, එහි පිහිටි ස්ථීර ආයතනයක් මගින් ව්‍යාපාර පවත්වාගෙන යනු ලබන්නේ නම් හෝ එම අනෙක් ගිවිසුම්කාර රාජ්‍ය තුළ පිහිටි ස්ථාවර පදනමක් මගින් ස්වාධීන පුද්ගලික සේවා ඉටු කරන්නේ නම් සහ රාජ්‍යභාග ගෙවනු ලබන අධිකිවාසිකම හෝ දේපල එම ස්ථීර ආයතනය හෝ ස්ථාවර පදනම සමග ක්‍රියාකාරී ලෙස සම්බන්ධ වී ඇත්තම්, මෙම වගන්තියේ 1 වැනි හා 2 වැනි ගේ දේපල විධිවිධාන අදාළ නොවිය යුතු ය. එවැනි අවස්ථාවල දී, අවස්ථාවේවිත පරිදි, 7 වැනි වගන්තියේ හෝ 14 වැනි වගන්තියේ විධිවිධාන අදාළ විය යුතු ය.

5. රාජ්‍යභාග ගෙවන්නා වාසිකයෙකු වන රාජ්‍යයේම එම රාජ්‍යභාග උද්‍යත වන්නේ යැයි සැලකිය යුතු ය. එසේ වූ ද, රාජ්‍යභාග ගෙවන්නා වූ තැනැත්තා ගිවිසුම්කාර රාජ්‍යයක වාසිකයෙකු වූ ද, නොවූ වූ ද, රාජ්‍යභාග ගෙවීමේ වගකීම හා බැඳුණු ස්ථීර ආයතනයක් හෝ ස්ථාවර පදනමක් ගිවිසුම්කාර රාජ්‍යයක මුළු සතුව තිබේ නම් සහ එම රාජ්‍යභාග එම ස්ථීර ආයතනය හෝ ස්ථාවර පදනම මගින් දරනු ලබන්නේ නම්, එවැනි අවස්ථාවක එම ස්ථීර ආයතනය හෝ ස්ථාවර පදනම පිහිටි රාජ්‍යයේ දී එම රාජ්‍ය හාග උද්‍යතවන ලෙස සැලකිය යුතු ය.

6. ගෙවන්නා සහ අර්ථලාහි හිමිකරු අතර හෝ මුළුන් දෙදෙනාම සහ වෙනත් යම් තැනැත්තකේ අතර පවත්නා විශේෂ සම්බන්ධතාවයක් නිසා, ගෙවීම් කරනු ලබන හාවිතය, අධිකිවාසිකම හෝ තොරතුරු සැලකිල්ලට ගත්කළ, ගෙවනු ලබන රාජ්‍යභාග ප්‍රමාණය, එවැනි සම්බන්ධතාවයක් නොමැති විට ගෙවන්නා සහ ලබන්නා විසින් එකශේරිය හැකිව තිබුණු ප්‍රමාණය ඉක්මවන විට, මෙම වගන්තියේ විධිවිධාන අදාළ විය යුත්තේ අවසානයට සඳහන් ප්‍රමාණයට පමණි. එවැනි අවස්ථාවක මෙම ගිවිසුම්කාර අනෙක් විධිවිධානයන් කෙරෙහි නීසි සැලකිල්ලක් දක්වමින්, ගෙවීම්වල අතිරික්තය එක් එක් ගිවිසුම්කාර රාජ්‍යයේ නීතියට අනුකූලව තවදුරටත් බද්දට යටත් විය යුතු ය.

13 වැනි වගන්තිය

ප්‍රාථ්‍යාවන ලාභ

1. ගිවිසුම්කාර රාජ්‍යයක වාසිකයෙකු විසින්, 6 වැනි වගන්තියෙහි සඳහන් කර ඇත්තා වූ ද අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයෙහි පිහිටියා වූ ද නිශ්චිතව දේපල දේපල අන්සතු කිරීමෙන් ලබන ලාභ, එම අනෙක් රාජ්‍යයෙහි දී බද්දට යටත් කළ හැකි ය.

2. ගිවිසුම්කාර රාජ්‍යයක ව්‍යවසායකට අයත් අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයෙහි තිබෙන ස්ථීර ආයතනයක ව්‍යාපාර දේපලවලින් කොටසක් වන වංචල දේපල අන්සතු කිරීමෙන් හෝ ගිවිසුම්කාර රාජ්‍යයක වාසිකයෙකුට අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයෙහි තිබෙන ස්ථීර ආයතනය පදනමකට අදාළව ස්වාධීන පුද්ගලික සේවා සැපයීම සඳහා වන වංචල දේපල අන්සතු කිරීමෙන් ලැබෙන ලාභ, එම ස්ථීර ආයතනය (එය පමණක් හෝ සම්පූර්ණ ව්‍යවසාය සමග) හෝ එක් ස්ථාවර පදනම අන්සතු කිරීමෙන් ලැබෙන ලාභ ද ඇතුළුව, එම අනෙක් රාජ්‍යයෙහි දී බද්දට යටත් කළ හැකි ය.

3. ගිවිසුම්කාර රාජ්‍යයක වාසිකයෙකු විසින් අන්තර්ජාතික ගමනාගමනයෙහි ලා මෙහෙයවනු ලබන නැව් හෝ ගුවන් යානා හෝ එවැනි නැව් හෝ ගුවන් යානා මෙහෙයවීමට අදාළ වංචල දේපල අන්සතු කිරීමෙන් ලබන ලාභ එම රාජ්‍යයේ දී පමණක් බද්දට යටත් කළ යුතු ය.

4. ගිවිසුම්කාර රාජ්‍යයක වාසිකයෙකු විසින්, පිළිගත් කොටස් ප්‍රවාහන පුවමාරුවක අලෙවී කරන ලද කොටස් හැර, සමාගමක කොටස් අන්සතු කිරීමෙන් ලබන ලාභ, එහි වට්නාම සියයට 50 කට වඩා අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයෙහි පිහිටි නිශ්චිතව දේපල මගින් හටගන්නේ නම්, අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේදී බද්දට යටත් කළ හැකි ය.

5. මෙම වගන්තියේ ඉහත ගේදවල සඳහන් දේපලක් හැර, යම් දේපලක් අන්සතු කිරීමෙන් ලැබෙන ලාභ, එවා අන්සතුකරන්නා වාසිකවන ගිවිසුම්කාර රාජ්‍යයේ දී පමණක් බද්දට යටත් කළ යුතු ය.

14 වැනි වගන්තිය

ස්වාධීන පොදුගලික සේවා

1. ගිවිසුම්කාර රාජ්‍යයක වාසික පුද්ගලයෙකු විසින් වංත්තිය සේවා හෝ සමාන ස්වභාවයේ වෙනත් ස්වාධීන ක්‍රියාකාරකම් ඉටු කිරීම වෙනුවෙන් ලබන ආදායම, එම ආදායම අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ දී ද බද්දට යටත් කළ හැකි පහත සඳහන් අවස්ථාවල දී හැර, එම රාජ්‍යයේ දී පමණක් බද්දට යටත් කළ යුතු ය.

(අ) ඔහුට තම කටයුතු ඉටු කිරීම සඳහා අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ නිරන්තරවම ස්ථාවර පදනමක් ඇති කළේ, එම ස්ථාවර පදනමට ආරෝපණය කළ හැකි ආදායම පමණක් අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ දී බද්දට යටත් කළ හැකි ය ; හෝ

(ඇ) ඔහු, යම් මාස 12 ක කාලපරිච්ඡේදයක් තුළ දී එකතුව දින 183 ක් ඉක්මවන කාලපරිච්ඡේදයක් හෝ කාලපරිච්ඡේදයන් අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ ගත කරයි නම්, එඩු අවස්ථාවක දී එම අනෙක් රාජ්‍යයේ දී ඔහු ඉටුකරනු ලබන කටයුතුවලින් ලබන ආදායම පමණක් එකී අනෙක් රාජ්‍යයේ දී බද්දට යටත් කළ හැකි ය.

2. "වංත්තිය සේවා" යන පදයට ස්වාධීන විද්‍යාත්මක, සාහිත්‍යමය, කලාත්මක, අධ්‍යාපනික හෝ ඉගැන්වීමේ ක්‍රියාකාරකම් මෙන්ම වෛද්‍යවරුන්ගේ, තීතියැයින්ගේ, ඉංජිනේරුවන්ගේ, ගැහ නිර්මාණ ඕල්ඩීන්ගේ, දන්ත වෛද්‍යවරුන්ගේ සහ ගණකාධිකාරීවරුන්ගේ ස්වාධීන ක්‍රියාකාරකම් ද විශේෂයෙන් ඇතුළත් වේ.

15 වැනි වගන්තිය

පරායන්ත පොදුගලික සේවා

1. 16, 18 හා 19 වන වගන්තිවල විධිවිධානයන්ට යටත්ව, ගිවිසුම්කාර රාජ්‍යයක වාසිකයෙකු සේවා නියුක්තියක් වෙනුවෙන් ලබන වූප්‍රේ, වේනත් සහ එවැනි වෙනත් පාරිග්‍රමිකයන්, එකී සේවා නියුක්තියෙහි යෙදෙන්නේ අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයෙහි නොවන්නේ නම්, එකී රාජ්‍යයෙහි දී පමණක් බද්දට යටත් විය යුතු ය. එසේ අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ දී සේවා නියුක්තියෙහි යෙදෙන්නේ නම්, එම සේවා නියුක්තියන් ලබන පාරිග්‍රමික එකී අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයෙහි දී බද්දට යටත් කළ හැකි ය.

2. 1 වැනි ජේදයේ විධිවිධානයන්හි කුමක් සඳහන් වූව ද, ගිවිසුම්කාර රාජ්‍යයක වාසිකයෙකු විසින් අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයෙහි යෙදෙන සේවා නියුක්තියකින් ලබන පාරිග්‍රමිකය :

(අ) එම පාරිග්‍රමිකය ලබන්නා යම් දෙලෙස් මාසයක කාලපරිච්ඡේදයක් තුළ එකතුව දින 183කට නොවැඩි කාලපරිච්ඡේදයක් හෝ කාලපරිච්ඡේදයන් එම අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයෙහි සිටින්නේ නම් ; සහ

(ඇ) එම පාරිග්‍රමිකය, එකී අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ වාසිකයෙකු නොවන සේවා යෝජකයෙකු විසින් හෝ වෙනුවෙන් ගෙවනු ලබන්නේ නම් ; සහ

(ඇ) එම පාරිග්‍රමිකය, සේවා යෝජකයාට එකී අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ ඇති ස්ථාවර ආයතනයකින් හෝ ස්ථාවර පදනමකින් දරනු නොලබන්නේ නම්,

එකී පළමුව සඳහන් කළ රාජ්‍යයේ දී පමණක් බද්දට යටත් විය යුතු ය.

3. මෙම වගන්තියේ පූර්ව විධිවිධානයන්හි කුමක් සඳහන් වූව ද, ගිවිසුම්කාර රාජ්‍යයක ව්‍යවසායක් විසින් ජාත්‍යන්තර ගමනාගමනයෙහිලා මෙහෙයවනු ලබන නැවක හෝ ගුවන් යානයක කරනු ලබන සේවා නියුක්තියක් සම්බන්ධයෙන් ලබන පාරිග්‍රමිකය, එම රාජ්‍යයේ දී පමණක් බද්දට යටත් කළ යුතු ය.

16 වැනි වගන්තිය

අධ්‍යක්ෂවරුන්ගේ ගාස්තු

ගිවිසුම්කාර රාජ්‍යයක වාසිකයෙකු විසින්, අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ වාසික වන සමාගමක අධ්‍යක්ෂ මේඛලයේ සාමාර්කයෙකු විශාලයෙන් ලබන අධ්‍යක්ෂ ගාස්තු හා වෙනත් සමාන ගෙවීම්, එම අනෙක් රාජ්‍යයේ දී බද්දට යටත් කළ හැකි ය.

17 වැනි වගන්තිය

කලා ඩිල්පින් සහ ක්‍රිබිකයන්

1. 14 වැනි සහ 15 වැනි වගන්තිවල විධිවිධානයන්හි කුමක් සඳහන් වුව ද, ගිවිසුම්කාර රාජ්‍යයක වාසිකයෙකු විනෝදය සපයන්නෙකු වශයෙන් නාට්‍ය, වලන විතුපට, ගුවන් වූලි හෝ රුපවාහිනී ඩිල්පියකු වැනි කලා ඩිල්පියෙකු ලෙස හෝ සංගිතයකු හෝ ක්‍රිබිකයකු වශයෙන්, අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ දී ස්වකිය පුද්ගලික ක්‍රියාකාරකම්වල, තිරත්වීමෙන් උපයනු ලබන ආදයම, එම අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ දී බද්දට යටත් කළ හැකි ය.

2. කලා ඩිල්පියෙකු හෝ ක්‍රිබිකයෙකු විසින් එබදු ස්වකිය පුද්ගලික ක්‍රියාකාරකම්වල තිරත්වීම මත ආදයම, එම කලා ඩිල්පියාටම හෝ ක්‍රිබිකයාටම උපවිත නොවී වෙනත් තැනැත්තෙකට උපවිත වන අවස්ථාවකදී, 7 වැනි, 14 වැනි, සහ 15 වැනි වගන්තිවල කුමක් සඳහන් වුව ද, එම ආදයම කලා ඩිල්පියාගේ හෝ ක්‍රිබිකයාගේ ක්‍රියාකාරකම සිදුකරන ගිවිසුම්කාර රාජ්‍යයේ දී බද්දට යටත් කළ හැකි ය.

3. කලා ඩිල්පියෙකු හෝ ක්‍රිබිකයෙකු විසින් ගිවිසුම්කාර රාජ්‍යයක දී කරනු ලබන ක්‍රියාකාරකම් වලින් ලබන ආදයම සම්බන්ධයෙන්, එම රාජ්‍යයට කරන ලද සංවාරය සඳහා ආධාර පුරුණ වශයෙන් හෝ ප්‍රමාණවත් පරිදි ගිවිසුම්කාර රාජ්‍යයන් අතුරින් එකකින් හෝ දෙකකින්ම මහජන අරමුදලින් හෝ එහි දේශපාලන උපකාටියාස හෝ ප්‍රාදේශීය බලම්බවල හෝ ව්‍යවස්ථාපිත ආයතන විසින් ලබා දී ඇති විට, 1 වැනි හා 2 වැනි ජේදයේ විධිවිධාන අදාළ නොවිය යුතු ය. එබදු අවස්ථාවක දී, කලා ඩිල්පියා හෝ ක්‍රිබිකයා වාසික වන ගිවිසුම්කාර රාජ්‍යයේ දී පමණක් බද්දට යටත් කරනු ලැබේ යුතු ය.

18 වැනි වගන්තිය

විශ්‍රාම වැටුප් සහ වාර්ෂික

1. 19 වන වගන්තියේ 2වන ජේදයේ විධිවිධානයන්ට යටත්ව, ගිවිසුම්කාර රාජ්‍යයක වාසිකයෙකුට අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයෙහි අතිත සේවා නිපුක්කිය සැලකිල්ලට ගෙන එම අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයෙන් ගෙවනු ලබන විශ්‍රාම වැටුප් හෝ ඊට සමාජ පාරිග්‍රහීක, සහ යම් වාර්ෂිකයක් එම අනෙක් රාජ්‍යයේ දී බද්දට යටත් කළ හැකි ය.

2. "වාර්ෂික" යන පදයෙන්, මුදලින් හෝ මුදලේ විනාකමෙන් ප්‍රමාණවත් හා සම්පූර්ණ ප්‍රතිෂ්ථාවක් සඳහා ගෙවීම් කිරීමේ බැඳියාවක් යටතේ, ආසු කාලය තුළ දී හෝ නිශ්චිතව සඳහන් කරන ලද හෝ නිශ්චිත කළ හැකි කාලපරීච්චේදයක් තුළ දී, ප්‍රකාශන වේලාවන්හි දී කාලීනව ගෙවිය යුතු වන ප්‍රකාශන මුදලක් අදහස් කෙරේ.

3. මෙහි 1 වැනි ජේදයේ කුමක් සඳහන් වුව ද, ගිවිසුම්කාර රාජ්‍යයක සමාජ ආරක්ෂණ පද්ධතියේ කොටසක් වන රාජ්‍ය වැඩිහිටිවෙළක් යටතේ ගෙවන ලද විශ්‍රාම වැටුප් සහ කරන ලද වෙනත් ගෙවීම් එකී රාජ්‍යයේ දී පමණක් බද්දට යටත් කළ යුතු ය.

19 වැනි වගන්තිය

ආණ්ඩුවේ සේවය

1. (අ) ගිවිසුම්කාර රාජ්‍යයක් හෝ එහි දේශපාලන උපකාටියාසයක්, ප්‍රාදේශීය බල මණ්ඩලයක් හෝ ව්‍යවස්ථාපිත ආයතනයක් විසින් එම රාජ්‍යය, උපකාටියාසය, බල මණ්ඩලය හෝ ආයතනය වෙත ඉටුකරන ලද සේවාවන් වෙනුවෙන් යම් පුද්ගලයෙකු වෙත ගෙවනු ලබන, විශ්‍රාම වැටුප් නොවන වැටුප්, වේතන සහ වෙනත් සමාජ පාරිග්‍රහීක එම රාජ්‍යයේ දී පමණක් බද්දට යටත් කළ යුතු ය.

(ආ) කෙසේ වුවද, එම පුද්ගලයා එම සේවාවන් ඉටු කරන ලද්දේද අනෙක් රාජ්‍යයෙහි දී නම් සහ මහු එම අනෙක් රාජ්‍යයේ වාසිකයෙකු වන්නේ නම්, එකී පුද්ගලයා ;

- (i) එම රාජ්‍යයේ ජාතිකයෙකු වේ නම් ; හෝ
- (ii) ඩුදෙක් එම සේවාවන් ඉටු කිරීමේ කාර්යය සඳහා ම පමණක් එම ගිවිසුම්කාර රාජ්‍යයේ වාසිකයෙකු බවට පත් නොවූයේ නම් ;

එම්වැනි වැටුප්, වේතන හා වෙනත් සමාජ පාරිග්‍රහීකයන් එම අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයෙහි දී පමණක් බද්දට යටත් කළ යුතු ය.

2. (අ) ගිවිසුම්කාර රාජ්‍යයක් හෝ එහි දේශපාලන උපකාටියාසයක්, ප්‍රාදේශීය බල මණ්ඩලයක්, හෝ ව්‍යවස්ථාපිත ආයතනයක් විසින් හෝ එයින් ඇති කරන ලද අරමුදල්වලින්, එම ගිවිසුම්කාර රාජ්‍යය වෙත හෝ උපකාටියාසය වෙත හෝ බල මණ්ඩලය වෙත හෝ ආයතනය වෙත ඉටු කරන ලද සේවාවන් වෙනුවෙන්, යම් පුද්ගලයෙකු වෙත ගෙවනු ලබන යම් විශ්‍රාම වැටුපක් එම රාජ්‍යයෙහි දී පමණක් බද්දට යටත් කළ යුතු ය.

(ආ) කෙසේ වුව ද, එම පුද්ගලයා අනෙක් රාජ්‍යයේ වාසිකයෙකු සහ ජාතිකයෙකු වන්නේ නම් එම විශ්‍රාම වැටුප එම අනෙක් රාජ්‍යයේ දී පමණක් බද්දට යටත් කළ යුතු ය.

3. ගිවිසුම්කාර රාජ්‍යක් හෝ එහි දේශපාලන උපකාචියාසයක්, ප්‍රාදේශීය බල මණ්ඩලයක් හෝ එහි ව්‍යවස්ථාපිත ආයතනයක් විසින් කරගෙන යනු ලබන ව්‍යාපාරයක් සම්බන්ධයෙන්, ඉටු කරන සේවාවන්ට අදාළවන වැටුප්, වේතන සහ වෙනත් සමාන පාරිග්‍රික, විශාල වැටුප් සහ වාර්ෂික සම්බන්ධයෙන් 15, 16, 17 සහ 18 යන වගන්තිවල සඳහන් විධිවිධාන අදාළ විය යුතු ය.

20 වැනි වගන්තිය

සිංහලයන්

ගිවිසුම්කාර රාජ්‍යක්ට පැමිණීමට පූර්වාසන්නයෙහි අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ වාසිකයෙකු වන හෝ වාසිකයෙකු වූ සහ තුදෙක් සිය අධ්‍යාපනය හෝ පූහුණුව සඳහා පළමුව සඳහන් ගිවිසුම්කාර රාජ්‍යයේ සිවින සිංහලයක් හෝ ව්‍යාපාර අභ්‍යාසලාභීයකුට ස්වකිය නඩත්තුව, අධ්‍යාපනය හෝ පූහුණුව සම්බන්ධ කාර්යයන් සඳහා කරන ගෙවීම්, එම ගෙවීම් එකී රාජ්‍යයෙන් පරිඛාහිර ප්‍රහවයන්ගෙන් ලබනත්තේ නම් එම රාජ්‍යයේ දී බඳ්දව යටත් නොකළ යුතුය. එම ශිංහලය හෝ අභ්‍යාසලාභීය විසින් පළමුව සඳහන් රාජ්‍යයේදී ඉටු කරනු ලබන පෙද්ගලික සේවා සඳහා ගෙවනු ලැබිය හැකි පාරිග්‍රිකය, මහුගේ අධ්‍යාපනය හෝ පූහුණු කාර්යය සඳහා ආනුෂ්‍යාත්මක හෝ අතිරේකයක් වන්නේ නම්, ඉහතින් කුමක් සඳහන් වූව ද, මෙකී පාරිග්‍රිමිකද එකී රාජ්‍යයේ දී බඳ්දව යටත් නොවේ.

21 වැනි වගන්තිය

වෙනත් ආදායම්

මෙම ගිවිසුම් පූර්ව වගන්තිවල සඳහන් නොවන, ගිවිසුම්කාර රාජ්‍යක් දී උද්‍යතවන ආදායම් අයිතමයන්, එම ගිවිසුම්කාර රාජ්‍යයේ දී බඳ්දව යටත් කරනු ලැබිය හැකි පාරිග්‍රිකය යුතු ය.

22 වැනි වගන්තිය

ද්විත්ව බදුකරණය ඉවත් කිරීම

- සිංගල්පුරුවෙහි දී, ද්විත්ව බදුකරණය පහත සඳහන් පරිදි වළක්වනු ලැබිය යුතු ය :

මෙම ගිවිසුම් විධිවිධානවලට අනුකූලව, සිංගල්පුරුවේ වාසිකයෙකු ශ්‍රී ලංකාවෙන් උපයනු ලබන ආදායම, ශ්‍රී ලංකාවේදී බඳ්දව යටත් කරනු ලැබිය හැකි අවස්ථාවක දී එකී වාසිකයාගේ ආදායම මත ගෙවිය යුතු සිංගල්පුරු බඳ්දව එදිරිව බදු බැරක් ලෙස, සිංගල්පුරුව නොවන යම් රටක දී ගෙවිය යුතු බඳ්දෙන් සිංගල්පුරු බඳ්දව එදිරිව බදු බැරක් ලබාදෙන ස්වකිය තීතින්ට යටත්ව, ශ්‍රී ලංකාවේ දී සෘජුවම හෝ අඩු කිරීමක් ආකාරයන්, ගෙවන ලද බඳ්දව සිංගල්පුරුව විසින් අඩු කිරීමක් ලෙස ඉඩ දිය යුතු ය. එම ආදායම ශ්‍රී ලංකාවේ වාසික සමාගමක් විසින් ගෙවනු ලබන ලාභාංගයක් වන්නාවූ ද, එකී සමාගමේ කොටස් ප්‍රාග්ධනයෙන් සෘජුව හෝ ව්‍යුත් සියයට 10 කට වඩා අඩු නොවන හිමිකාරත්වයක් ඇති සිංගල්පුරුවේ වාසිකයෙකුට ගෙවනු ලබන්නාවූ ද අවස්ථාවක දී, එකී ලාභාංගය ගෙවනු ලබන්නේ සමාගමේ ක්වර ලාභයකින්ද එකී ලාභ කොටස මත එකී සමාගම විසින් ගෙවන ලද ශ්‍රී ලංකා බඳ්ද බදු බැරක් ලෙස සැලකිල්ලට ගත යුතු ය.

- ශ්‍රී ලංකාවේ දී, ද්විත්ව බදුකරණය පහත සඳහන් පරිදි වළක්වනු ලැබිය යුතු ය :

(ආ) මෙම ගිවිසුම් විධිවිධානයන්ට අනුකූලව, ශ්‍රී ලංකාවේ වාසිකයෙකු සිංගල්පුරුවෙන් උපයනු ලබන ආදායම, සිංගල්පුරුවේ දී බඳ්දව යටත් කරනු ලැබිය හැකිවන්නේ නම්, ශ්‍රී ලංකාව එකී වාසිකයාගේ ආදායම මත බඳ්දෙන් සිංගල්පුරුවේ දී ගෙවන ලද බඳ්දව සමාන ප්‍රමාණයක් අඩු කිරීමට ඉඩ දිය යුතු ය. කෙසේ වූව ද, එම අඩු කිරීම සිංගල්පුරුවේ දී බදු අයකරනු ලැබිය හැකි ආදායමට ආරෝපණය කළ හැකි, අඩු කිරීම ලබාදීමට පෙර ගණනය කරන ලද පරිදි බඳ්දේ බඳ්දේ කොටස නොඉක්මීය යුතු ය.

(ඇ) ගිවිසුම් යම් විධිවිධානයකට අනුකූලව, ශ්‍රී ලංකාවේ වාසිකයෙකු විසින් උපයනු ලබන ආදායම ශ්‍රී ලංකාවේ බඳ්දෙන් නිදහස් කෙරෙන අවස්ථාවක දී ශ්‍රී ලංකාව, එතෙකුද වූවත් එම වාසිකයාගේ ඉතිරි ආදායම මත බඳ්දේ ප්‍රමාණය ගණනය කිරීමේ දී, නිදහස් කරන ලද ආදායම ද සැලකිල්ලට ගනු ලැබිය යුතු ය.

23 වැනි වගන්තිය

වෙනස් ලෙස නොසැලැකීම

1. එක් ගිවිසුම්කාර රාජ්‍යක ජාතිකයන් අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේදී, විශේෂයෙන් වාසික භාවය සම්බන්ධයෙන්, ඒ හා සමාන තත්ත්වයේ සිවින එම අනෙක් රාජ්‍යයේ ජාතිකයන්ට වඩා වෙනස් වූ හෝ දුරීමට වඩාන් දුෂ්කර වූ යම් බදු අයකිරීමකට හෝ ඒ හා සම්බන්ධ යම් අවශ්‍යතාවයකට යටත් කරනු නොලැබිය යුතු ය.

2. එක් ගිවිසුම්කාර රාජ්‍යයක ව්‍යවසායයකට අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ ඇති ස්ථීර ආයතනයක් සම්බන්ධයෙන් බදුකරණය, එම ක්‍රියාකාරකම්වල නියැලෙන එම අනෙක් රාජ්‍යයේ ව්‍යවසායයන් සම්බන්ධයෙන් වන බදුකරණයට වඩා අඩු වාසි සැලසෙන පරිදි එක් අනෙක් රාජ්‍යයේ දී බඳු අය නො කළ යුතු ය.

3. (අ) ගිවිසුම්කාර රාජ්‍යයක් විසින් සිය වාසිකයනට බදු කාර්යය සඳහා දෙනු ලබන පෙළද්‍රලික දීමනා, සහන සහ බ්‍රූක්‍රිමි; හෝ

(ආ) ගිවිසුම්කාර රාජ්‍යයක් විසින් එක් රාජ්‍යයේ බදුකරණ නීතින් හි නියම කරනු ලැබිය හැකි පරිදි එක් රාජ්‍යයේ වාසිකයන් නොවන ස්වකිය ජාතිකයන්ට හෝ එවැනි අනෙකුත් තැනැත්තන්ට බදු කාර්යය සඳහා දෙනු ලබන පෙළද්‍රලික දීමනා සහන සහ අඩු කිරීම්;

අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ වාසිකයන්ට හෝ ජාතිකයන්ට ලබාදීමට මෙම වගන්තියෙහි විධිවිධාන කිසිවක් මගින් බැඳෙනු ඇතැයි තේරුම් නොගත යුතු ය.

4. ගිවිසුම්කාර රාජ්‍යයක ව්‍යවසායයන් හි ප්‍රාග්ධනය සම්පූර්ණයෙන්ම හෝ ඉන් කොටසක් අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ වාසිකයෙකු හෝ වාසිකයන් ටට වැඩි දෙනෙකු විසින් සැපුවම හෝ වක්‍රාකාරයෙන් අයත් කරගෙන සිටින කළේ හෝ පාලනය කරනු ලබන කළේ, එක් පළමුව සඳහන් රාජ්‍යයේ එබදු වෙනත් ව්‍යවසායයන් යටත්වන හෝ යටත් කළ හැකිවන බදුවලට හෝ ඒ හා සම්බන්ධ වෙනත් අවශ්‍යතාවයන්ට වඩා වෙනස් වූ හෝ ඉකිලීමට වඩා දුෂ්කර වූ තිසිදු බද්දකට හෝ ඒ හා සම්බන්ධ වෙනත් අවශ්‍යතාවයන්ට එක් පළමුව සඳහන් රාජ්‍යයෙහි දී යටත් කරනු නොලැබිය යුතු ය.

5. ගිවිසුම්කාර රාජ්‍යයක්, ස්වකිය ජාතික ප්‍රතිපත්තිය සහ නිර්ණායකයන්ට අනුකූලව සැලසුම් කර ඇති ආර්ථික හෝ සමාජ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම උග්‍රසා සිය ජාතිකයන්ට බදු දිරි දීමනා ප්‍රදානය කරන්නේ නම්, එය මෙම වගන්තිය යටතේ වෙනස් ලෙස සැලකීමක් ලෙස තේරුම් නොගත යුතු ය.

6. මෙම වගන්තියේ විධිවිධාන, මෙම ගිවිසුම් ආවරණය වන බදු සඳහා අදාළ විය යුතු ය.

24 වැනි වගන්තිය

අනෙකාන්‍ය එකතුන්ව ක්‍රියා පිළිවෙළ

1. ගිවිසුම්කාර රාජ්‍යයන් දෙනෙන් එකක හෝ දෙකකිම ක්‍රියාවන්හි ප්‍රතිඵලයක් වශයෙන් මෙම ගිවිසුම් විධිවිධානයන්ට අනුකූල නොවන අයුරින් තමා බදුකරණයට පාතු වී ඇතැයි හෝ පාතු වන්නේ යයි යම් ගිවිසුම්කාර රාජ්‍යයක තැනැත්තෙකු සලකන අවස්ථාවක, එක් රාජ්‍යයන්හි අභ්‍යන්තර නීති මිතින් සලසා ඇති ප්‍රතිකර්මයන් නොසළකා, මිහු වාසිකයෙකු වන ගිවිසුම්කාර රාජ්‍යයේ නීසි බලදරයා වෙත, හෝ මහුගේ සිද්ධිය 23 වැනි වගන්තියේ 1 වැනි ජේදය යටතට පත්වේ නම්, මහු ජාතිකයෙකුවන රාජ්‍යයේ නීසි බලදරයා වෙත කරුණු ඉදිරිපත් කිරීමට මහුව හැකි ය. මෙම ගිවිසුම් විධිවිධානවලට අනුකූල නොවන බදුකරණයට අදාළ ක්‍රියාව පිළිබඳ ප්‍රථම දැන්වීමෙන් පසුව වර්ෂ තුනක් ඇතුළත එක් කරුණු ඉදිරිපත් කිරීම කළ යුතු ය.

2. විරෝධතාවය යුක්ති සහගත යයි නීසි බලදරයාට පෙනී යන්නේ නම් සහ තනිව යෝගා විසඳුමක් කරා එළඹීමට මහු අපාහොසත් වන්නේ නම් මෙම ගිවිසුම් අනුකූල නොවන බදුකරණය වළක්වාලීමේ අදහසින්, අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ නීසි බලදරයා සමග අනෙකාන්‍ය එකතුවෙන් තත්ත්වය නිරාකරණය කර ගැනීමට මහු උග්‍රසා කළ යුතු ය. එළඹීන ලද යම් එකත්තාවයක් ගිවිසුම්කාර රාජ්‍යයන්හි දේශීය නීතින් යටතේ පවතින කාලය පිළිබඳ යම් සීමා කිරීම්වලට යටත් නොකර ක්‍රියාත්මක කළ යුතු ය.

3. මෙම ගිවිසුම අර්ථනිරුපණය කිරීම හෝ අදාළ කිරීම සම්බන්ධයෙන් යම් දුෂ්කරතාවක් හෝ සැකියක් පවතී නම් ඒවා ගිවිසුම්කාර රාජ්‍යයන්හි නීසි බලධාරීන්ගේ අනෙකාන්‍ය එකතුවෙන් නිරාකරණය කරගැනීමට උග්‍රසා කළයුතු ය. මෙම ගිවිසුම් සලසා නොමැති අවස්ථාවන්හි දී දේශීව්තව බදුකරණය ඉවත් කිරීම සඳහා මිවුන් සාමූහිකව සාකච්ඡා කළ යුතු ය.

4. පෙරානු ජේදවල අර්ථනුකූලට එකත්තාවයකට එළඹීමේ කාර්යය සඳහා ගිවිසුම්කාර රාජ්‍යවල නීසි බලධාරීන්ට කෙළින්ම එකිනෙකා අතර අදහස් තුවමාරු කරගත හැකි ය.

25 වැනි වගන්තිය

තොරතුරු තුවමාරු කර ගැනීම

1. බදුකරණ මෙම ගිවිසුමට ප්‍රතිවිරැද්‍ය නොවනතාක්, මෙම ගිවිසුම් විධිවිධානයන් ක්‍රියාත්මක කිරීමේ ලා හෝ ගිවිසුම්කාර රාජ්‍යයන් වෙනුවෙන් හෝ ඒවායෙහි දේශපාලන උපකොට්ඨාස හෝ ප්‍රාදේශීය බලම්න්ඩ්ල වෙනුවෙන් පනවන ලද ඕනෑම විස්තරයකට අයත් බදු සම්බන්ධයෙන් වන දේශීය නීතින් පරිපාලනය හෝ බලාත්මක කිරීම පඳහා හෝ අදාළ වන්නේ යයි ප්‍රදර්ශන නිගමනවලට එළඹීය හැකි තොරතුරු ගිවිසුම්කාර රාජ්‍යයන්ගේ නීසි බලධාරීන් විසින් තුවමාරු කර ගතයුතු ය. එළඹීන තොරතුරු තුවමාරු කර ගැනීම 1 වැනි හා 2 වැනි වගන්තිවලින් සීමා නොකෙරේ.

2. 1 වැනි ජේදය යටතේ හිවිපූම්කාර රාජ්‍යකට ලැබෙන යම තොරතුරක්, එම රාජ්‍යයේ දේශීය නිති යටතේ ලබා ගත් තොරතුරු රහස්‍ය සේ සලකන පරිදිදෙනුම සැලකිය යුතු අතර, පළමුවන ජේදයෙහි සඳහන් බ්‍රවුලට අදාළ කක්ෂේරු කිරීම හෝ අය කිරීම, ඒ සම්බන්ධයෙන් බලාත්මක කිරීම හෝ නඩු පැවරීම, හෝ එම බුදු සම්බන්ධ අභියාචන තීරණය කිරීම හෝ ඒවාට අදාළ යම් මගහැරුණු කාරණයකට සම්බන්ධ වූ තැනැත්තන්ට හා බලධාරයන්ට (උසාව් හා පරිපාලන මේවිලද ඇතුළුව) පමණක් නෙලි කළ යුතු ය. එවැනි තැනැත්තන් හෝ බලධාරයන් එවැනි කටයුතු සඳහා පමණක් මෙම තොරතුරු හාවිතා කළ යුතු ය. ඔවුනට ප්‍රසිද්ධ උසාව් කටයුතුවල දී හෝ අධිකරන තීන්දුවල දී එම තොරතුරු නෙලි කළ හැකි ය.

3. 1 වැනි සහ 2 වැනි ගේදයන්ක් විධිවිධාන මගින් ගිවිසුම්කාර රාජ්‍යයක් මත, පහත සඳහන් බැඳීම් පැනවෙන්නේ යයි කිසිදු අවස්ථාවක දී තේරුම් නො ගත යුතු ය :

- (අ) එම ගිවිසුම්කාර රාජ්‍යයේ හෝ අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ නීති හෝ පරිපාලනමය හා විතයන් වලින් වෙනස් ආකාරයට පරිපාලනමය විධිවාන ක්‍රියාත්මක කිරීම ;

(ආ) එම ගිවිසුම්කාර රාජ්‍යයේ හෝ අනෙක් ගිවිසුම්කාර රාජ්‍යයේ නීති යටතේ හෝ සාමාන්‍ය පරිපාලන ක්‍රියාවලියේ දී ලබාගත තොහැනි තොරතුරු සැපයීම ;

(ඇ) යම් වෙළද, ව්‍යාපාරික, කාර්මික, වාණිජය හෝ වෘත්තීය රහස්‍ය හෝ වෙළද ක්‍රියාවලියක් හෙළදරව් විය හැකි තොරතුරුක් සැපයීම, හෝ හෙළිකිරීම, රජයේ ප්‍රකිතයේ ප්‍රකිතයේ (Order Public) පටහැනි වන යම් තොරතුරුක් සැපයීම.

4. මෙම වගන්තියට අනුකූලව යම් ගිවිසුම්කාර රාජ්‍යයක් විසින් තොරතුරු අලේක්ඩා කරන්නේ නම්, අනෙක් ගිවිසුම්කාර රාජ්‍යය විසින් තම බදු පරමාපරයන් සඳහා එවැනි තොරතුරු අවශ්‍ය නොවන්නේ වුවද, අලේක්ඩා තොරතුරු ලබා ගැනීම පිණිස එකිනෙකු රෝකිරීමේ ක්‍රියා මාරග භාවිතා කළ යුතු ය. මෙක් බැඳීම 3 වන ජේදයේ සඳහන් සීමාවන්ට යටත් වන නමුත් කිසිදු අවස්ථාවක්ද එකිනෙක් මෙහි ගිවිසුම්කාර රාජ්‍යයක්, භුදෙක් එවැනි තොරතුරු සම්බන්ධයෙන් දෙශීය වශයෙන් උනන්දුවක් නැති නිසාම එම තොරතුරු සපයා දීම ප්‍රතික්ෂේප කිරීමට ඉඩ දීමක් ලෙස තෙරුම් නො ගැනු ය.

5. තොරතුරු, පූදෙක් බැංකුවක් හාරයේ පැවතීම, වෙනත් මූල්‍ය ආයතනයක් හාරයේ පැවතීම, නාමිකයෙකු හෝ නියෝග්‍රතයෙකු ලෙස ක්‍රියාකරන තැනැත්තෙකු හෝ පිත කොමිස් හාරකරුවෙකු වශයෙන් හාරයේ තබාගැනීම හේතුවෙන් ම හෝ එය තැනැත්තෙකුගේ අපිතිය පිළිබඳ හිමිකම්වලට සම්බන්ධවුවක් නිසාම එම තොරතුරු සපයා දීම ප්‍රතික්ෂේප කිරීමට ඉඩ දීමක් ලෙස 3 වන ජේදයේ සඳහන් විධිවිධාන වහා නො ගත යුතු ය.

26 වැනි වගන්තිය

රාජ්‍ය කාන්ත්‍රික දුත මණ්ඩල සාමාජිකයින් සහ කොන්සල් තනතුරු

ජාත්‍යන්තර නීතියේ පොදු නීති රිනි යටතේ හෝ විශේෂ ගිවිපූම්වල විධිවාන යටතේ රාජ්‍ය කාන්ත්‍රික දුන මණ්ඩල සාමාජිකයින්ගේ හෝ කොන්සල් තනතුරුවලට අයත් මූල්‍ය වර්පණය තෙරෙහි මෙම ගිවිපූම් මෙහි කිසිවක් බල නො පැඳුනු ය.

27 ലൈഖി ലഗൻ്റിയ

බලාත්මක වීම ආරම්භ වීම

1. මෙම ගිවිපූම බලාත්මක කිරීම සඳහා ස්වකිය නීතිය මගින් අවශ්‍ය කෙරෙන කාර්ය පරිපාලි සම්පූර්ණ කර ඇති බව එක් එක් ගිවිස්මිකාර රාජ්‍යයන් විසින් අනෙකු රාජ්‍යයට නොවා සිටිය යතිය.

2. මෙම දැනුම්දීම් අතුරින් පසුව කෙරෙන දැනුම්දීමේ දින සිට මෙම හිටිසුම බලාත්මක විය යුතු ඇතර, එහි විධිවිධාන පහත පූජන් පරිදි බලාත්මක විය යුතු ය.

- (අ) සිංගල්පුරුව සම්බන්ධයෙන් ;

 - (i) ප්‍රහවයේදී රුදුම් බදු සම්බන්ධයෙන් වන විට ගිවිසුම බලාත්මක වන ලින් වර්ෂයට පසුව එළඹින ජනවාරි මස පළමුවැනි දින හෝ ඉන්පසුව ආරම්භවන (කුවරක් හෝ කුලින් එළඹින) දින හෝ ඉන්පසුව ගෙවීමට යටත්, ගෙවන ලදයි සැලකෙන හෝ ගෙවන ලද ප්‍රමාණයන් මත ;
 - (ii) (ප්‍රහවයේදී රදවාගන්නා ලද බදු හැර) ; අයකළ යුතු බදු සම්බන්ධයෙන් වන විට ගිවිසුම බලාත්මක වන දෙවන ලින් වර්ෂයට පසුව එළඹින ජනවාරි මස පළමුවැනි දින හෝ ඉන්පසුව ආරම්භ වන යම් කක්සේරු වර්ෂයක් සඳහා ; සහ
 - (iii) 25 වැනි වගන්තිය සම්බන්ධයෙන් වන විට මෙම ගිවිසුම බලාත්මක වන දින හෝ ඉන්පසුව කරනු ලබන ඉල්ලීම් සඳහා.

(ආ) ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ;

 - (i) ගෙවන ලද හෝ ගෙවය යුතු ප්‍රමාණයන් මත ප්‍රහවයේදී රුදුම් බදු සම්බන්ධයෙන්, ගිවිසුම බලාත්මක වන ලින් වර්ෂයට පසුව එළඹින ජනවාරි මස පළමුවැනි දින හෝ ඉන්පසුව ;

- (ii) (ප්‍රහවයේ දී රඳවාගන්නා ලද බදු නොවන) අනෙකුත් බදු සම්බන්ධයෙන්, ගිවිසුම බලාත්මක වන ලින් වර්ෂයට පසුව එළඹින ජනවාරි මස 1 දින හෝ ඉන්පසුව ආරම්භවන තක්සේරු වර්ෂයක් සඳහා ; සහ
- (iii) 25 වැනි වගන්තිය සම්බන්ධයෙන් වන විට මෙම ගිවිසුම බලාත්මක වන දින හෝ ඉන්පසුව කරනු ලබන ඉල්ලීම් සම්බන්ධයෙන්.

3. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ ආණ්ඩුව සහ සිංගල්පුර ජනරජ ආණ්ඩුව අතර, ආදායම් මත වූ බදු සම්බන්ධයෙන් ද්විත්ව බදුකරණය වැළැක්වීම සහ බදු නොගෙවා මගැබීම වැළැක්වීම සඳහා වූ ගිවිසුම 1979 මැයි මස 29 දින අත්සන් කරන ලද සම්මුතිය මෙම වගන්තියේ 2 වැනි ජේදයට අනුකූලව, මෙම ගිවිසුමේ විධිවිධානයන් බලාත්මක වන අවස්ථාවේ දී අවසන් විය යුතු අතර, ක්‍රියාත්මක වීම නැවතිය යුතු ය.

28 වැනි වගන්තිය

අවසන් කිරීම

යම ගිවිසුම්කාර රාජ්‍යයක් විසින් අවසන් කරනු ලබන තෙක් මෙම ගිවිසුම බල පැවැත්විය යුතු වේ. ගිවිසුම බලාත්මක වන දිනයේ සිට වසර පහක කාලපරිවේදයකින් පසුව එළඹින මිනැම ලින් වර්ෂයක් අවසන්වීමට අවම වශයෙන් මාස හයකට පෙර රාජ්‍ය තාන්ත්‍රික මාර්ග හරහා අවසන් කිරීම පිළිබඳ නිවේදනයක් මගින් ක්වර වූ හෝ ගිවිසුම්කාර රාජ්‍යකට මෙම ගිවිසුම අවසන් කළ හැකි ය. එබදු අවස්ථාවකදී, පහත සඳහන් ආකාරයට ගිවිසුම ක්‍රියාත්මක වීම අවසන් විය යුතු ය.

(අ) සිංගල්පුරුව සම්බන්ධයෙන් :

- (i) ප්‍රහවයේදී රඳවුම බදු සම්බන්ධයෙන් වන විට, නිවේදනය ලබා දුන් ලින් වර්ෂයට ඉක්තිවීම එළඹින ලින් වර්ෂයයේ දී (ක්වර වූ හෝ කළින් සිදුවන්නා වූ) ගෙවීමට යටත්වීම, ගෙවන ලැදි සැලකීම හෝ ගෙවීම සම්බන්ධයෙන් ;
- (ii) (ප්‍රහවයේ දී රඳවාගන්නා ලද බදු නොවන) අය කළ යුතු බදු සම්බන්ධයෙන් වන විට, නිවේදනය ලබාදුන් දෙවන ලින් වර්ෂයට ඉක්තිවීම එළඹින ජනවාරි මස පළමුවන දින හෝ ඉන්පසුව ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක් සඳහා වන එක් බදු සම්බන්ධයෙන් ; සහ
- (iii) අනෙකුත් සියලු අවස්ථාවන් සම්බන්ධයෙන් වන විට, නිවේදනය ලබාදුන් එම ලින් වර්ෂය අවසන් වීමෙන් පසුව.

(ආ) ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් :

- (i) ප්‍රහවයේ දී රඳවාගනු ලබන බදු සම්බන්ධයෙන් වන විට, නිවේදනය ලබාදුන් ලින් වර්ෂය අවසානයේදී හෝ ඉන්පසුව ගෙවන ලද හෝ ගෙවිය යුතු ප්‍රමාණයන් සම්බන්ධයෙන් ;
- (ii) අකෙකුත් බදු සම්බන්ධයෙන්, අය කරන ලද බදු සම්බන්ධයෙන් වන විට, නිවේදනය ලබාදුන් ලින් වර්ෂයට ඉක්තිවීම එළඹින ජනවාරි මස 1 දින හෝ ඉන්පසුව එළඹින බදු වර්ෂය වෙනුවෙන් පෙන්වන ලද බදු සම්බන්ධයෙන් ; සහ
- (iii) අනෙකුත් සියලු අවස්ථා සම්බන්ධයෙන් වන විට, නිවේදනය ලබාදුන් එම ලින් වර්ෂය අවසන් වීමෙන් පසුව.

මිට සාක්ෂි වශයෙන් ඒ සඳහා විධිමත් පරිදි බලය පවරනු ලැබූ මෙහි පහත අත්සන් කරන අය මෙම ගිවිසුමට අත්සන් තබන ලදී.

එක හා සමාන බල සහිත වන පාඨයන්ගෙන් යුතුක්ත සිංහල සහ ඉංග්‍රීසි භාෂාවන්ගෙන් පිටපත් දෙකකින් යුතුව ඇප්පුල් මස 03 වන දින කොළඹ දී අත්සන් තබන ලදී. අර්ථ නිරුපණයේ දී ප්‍රතිච්‍රියාදානාවක් ඇති වුවහොත් ඉංග්‍රීසි පාඨය බල පැවැත්විය යුතු ය.

මහාචාර්ය ජී. එල්. පිරිස්

විදේශ කටයුතු අමාත්‍ය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ ආණ්ඩුව වෙනුවෙන්

කේ. ජන්මුගම්

විදේශ කටයුතු හා නීතිය පිළිබඳ අමාත්‍ය

සිංගල්පුර ජනරජ ආණ්ඩුව වෙනුවෙන්

සංධාන පත්‍රය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ ආණ්ඩුව සහ සිංගප්පූරු ජනරජ ආණ්ඩුව ආදායම් මත වූ බඳු සම්බන්ධයෙන්, ද්‍රව්‍ය්‍රාග බදුකරණය වැළැක්වීම සහ බඳු නොගෙවා මගහැරීම වැළැක්වීම සඳහා ගිවිසුම අත්සන් කිරීමේ දී එකී ගිවිසුමෙහි අඛණ්ඩ කොටසක් වශයෙන් සමන්වීත පහත දැක්වෙන විධිවිධාන කෙරෙහි දෙපාර්ත්මේන්තු එකතාවය පල කරන ලදී.

01. ගිවිසුමට අදාළව, “ව්‍යවස්ථාපිත ආයතන” යන පාඨයෙන් ව්‍යස්ථාපිත මගින් සංස්ථාපිත සහ ගිවිසුම්කාර රාජ්‍යයක ආණ්ඩුව මගින් ඉටුකළයුතු වන්නා වූ වාණිජ නොවන කාර්යයන් පමණක් ඉටුකරන ආයතනයක් අදහස් කෙරේ.
02. ගිවිසුමේ 8 වැනි වගන්තිය (නාවික සහ ගුවන් ප්‍රවාහනය) ට අදාළව, අන්තර්ජාතික ගමනාගමනයෙහි ලා නැව් හෝ ගුවන් යානා මෙහෙයුම් හා සම්බන්ධ අරමුදල් මත පොලිය, අන්තර්ජාතික ගමනාගමනයෙහි ලා මෙහෙයුම් කිරීම පිණිස ආනුජාංගික වන අවස්ථාවක දී එම පොලිය එම නැව් හෝ ගුවන්යානා මෙහෙයුම් කිරීමෙන් උද්ගත වන ලාභය ලෙස සැලකිය යුතු බවට තේරුමිගත යුතු ය. එබදු අවස්ථාවක දී, 11 වැනි වගන්තියේ විධිවිධාන එම පොලිය සම්බන්ධයෙන් අදාළ නොවිය යුතු ය.
03. ගිවිසුමේ 12 වැනි වගන්තිය (රාජ්‍ය භාග) ට අදාළව, පරිගණක මාදුකාංග සඳහා ගෙවීම් කිරීම සම්බන්ධයෙන් වැඩසටහනෙහි ප්‍රකාශන අයිතිය නාවිතාකිරීම හා ප්‍රයෝගනයට ගැනීමේ හිමිකම සඳහා ගෙවීම් සිදුකරනු ලබන්නේ නම් පමණක් එම ගෙවීම් රාජ්‍යභාග වශයෙන් තේරුමිගත යුතු ය.
04. ගිවිසුමේ 18 වැනි වගන්තිය (විශ්‍රාම වැවුල් සහ වර්ෂික) ට අදාළව, සිංගප්පූරුව සම්බන්ධයෙන් මෙම වගන්තියේ 3 වැනි ජේදය මධ්‍යම අර්ථසාධක අරමුදල යටතේ කරන ලද ගෙවීම්වලට අදාළ බව තේරුමිගත යුතු ය.

මෙම සාක්ෂි වශයෙන් ඒ සඳහා විධිමත් පරිදි බලය පවරනු ලැබූ මෙහි පහත අත්සන් කරන අය මෙම සංධාන පත්‍රයට අත්සන් කෙන ලදී. එක හා සමාන බල සහිත වන පාඨයන්ගෙන් යුත්ත සිංහල සහ ඉංග්‍රීසි භාෂාවන්ගෙන් පිටපත් දෙකකින් යුතු ව අප්‍රේල් මස 03 වන දින කොළඹ දී අත්සන් තබන ලදී. අර්ථ නිරුපණයේ දී ප්‍රතිචිරදේශනාවක් ඇති වුවහොත් ඉංග්‍රීසි පාඨය බල පැවැත්විය යුතු ය.

මහාචාර්ය ජ්. එල්. පිරිස්

විදේශ කටයුතු අමාත්‍ය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ ආණ්ඩුව වෙනුවෙන්

කේ. ජන්මුගම්

විදේශ කටයුතු හා නීතිය පිළිබඳ අමාත්‍ය

සිංගප්පූරු ජනරජ ආණ්ඩුව වෙනුවෙන්